

සියලු ම හිමිකම් ඇවිරිණි / முழுப் பதிப்புரிமையுடையது / All Rights Reserved

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව  
 இலங்கைப் பரீட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம்  
 Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka  
 ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව  
 இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம்  
 Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka

අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය, 2024  
 கல்விப் பொதுத் தராதரப் பத்திர (உயர் தர)ப் பரீட்சை, 2024  
 General Certificate of Education (Adv. Level) Examination, 2024

ගිණුම්කරණය I  
 கணக்கீடு I  
 Accounting I

33 S I

පැය දෙකයි  
 இரண்டு மணித்தியாலம்  
 Two hours

- උපදෙස්:
- \* සියලුම ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.
  - \* අංක 1 සිට 30 තෙක් වූ ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු තෝරා එහි අංකය ප්‍රශ්නයට ඉදිරියේ ඇති තිත් ඉර මත ලියන්න.
  - \* අංක 31 සිට 50 තෙක් වූ ප්‍රශ්නවලට කෙටි පිළිතුරු අදාළ තිත් ඉර මත ලියන්න.
  - \* සෑම ප්‍රශ්නයකටම සමාන ලකුණු හිමි වේ.
  - \* විභාග අංකය, ඉහළින් ඇති කොටුවේ පැහැදිලිව සටහන් කරන්න.
  - \* වැඩසටහන් සම්පාදනය කළ නොහැකි ගණක යන්ත්‍ර භාවිතයට අවසර දෙනු ලැබේ.

විභාග අංකය : .....

පරීක්ෂකගේ ප්‍රයෝජනය සඳහා පමණි.			
	අත්සන	සංකේත අංක	I පවුල සඳහා
			ප්‍රශ්න අංකය
1 වන පරීක්ෂක			01 - 30
2 වන පරීක්ෂක			31 - 50
අති-ප්‍රධාන පරීක්ෂක			එකතුව
ගණිත පරීක්ෂක			
ප්‍රධාන පරීක්ෂක			

- පහත දැක්වෙන කුමන ප්‍රකාශය, ආයතනයක මූල්‍ය ගිණුම්කරණයේ මූලික පරමාර්ථය වඩාත් හොඳින් විස්තර කරනු ලබයි ද?
  - (1) ව්‍යවස්ථාපිත අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා ආයතනයේ අතීත මූල්‍ය තොරතුරු වාර්තා කිරීම.
  - (2) පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සඳහා ආයතනයේ ගනුදෙනු සටහන් කිරීම.
  - (3) ආයෝජකයන්ට සහ ණය සපයන්නන්ට ආයතනය පිළිබඳ විශේෂිත මූල්‍ය තොරතුරු සැපයීම.
  - (4) ගිණුම්කරණ ප්‍රමිත මත පදනම්ව ආයතනයේ පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම.
  - (5) ආයතනයේ ඇල්මැති බාහිර පාර්ශ්වයන්ට තීරණ ගැනීම සඳහා තොරතුරු සැපයීම. (.....)
- දැකිය හැකි අනාගත කාලයක් සඳහා මෙහෙයුම් කටයුතු පවත්වාගැනීමට ව්‍යාපාරයක් අපොහොසත් වී ඇත. මෙම ව්‍යාපාරයේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී පහත කුමන ගිණුම්කරණ සංකල්ප අදාළ කර නොගන්නේ ද?
  - (1) ව්‍යාපාර ඒකක සහ උපචිත
  - (2) ව්‍යාපාර ඒකක සහ මූල්‍ය මිනුම්
  - (3) අඛණ්ඩ පැවැත්ම සහ ඓතිහාසික පිරිවැය
  - (4) යථාරූපී සහ උපලබ්ධි
  - (5) විචක්ෂණ සහ උපලබ්ධි (.....)
- ව්‍යාපාර ඒකක සංකල්පය භාවිත කිරීම සම්බන්ධයෙන් පහත කුමන ප්‍රකාශය/ප්‍රකාශ නිවැරදි වේ ද?
  - A - ව්‍යාපාරයක සියලු ගනුදෙනු එම ව්‍යාපාරයේ දෘෂ්ටි කෝණයෙන් සටහන් කරනු ලබයි.
  - B - වාර්තාකරණ ඒකකය හඳුනාගැනීමට මෙම සංකල්පය පදනම සපයනු ලබයි.
  - C - ව්‍යාපාරයක අයිතිකරුවන්ගේ ආයෝජනය, එම ව්‍යාපාරයේ සම්පත්වලට ඇති හිමිකම් පෑමක් ලෙස නිරූපණය කරනු ලබයි.
  - (1) A පමණි.
  - (2) A හා B පමණි.
  - (3) A හා C පමණි.
  - (4) B හා C පමණි.
  - (5) A, B හා C යන සියල්ලම ය. (.....)

● අංක 4, 5, 6 සහ 7 ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට පහත තොරතුරු භාවිත කරන්න.

2024.01.01 දින වන්දා සිල්ලර වෙළෙඳ ව්‍යාපාරය ආරම්භ කරන ලදී. මෙම ව්‍යාපාරය එකතු කළ අගය මත බදු (VAT) සඳහා ලියාපදිංචි වී ඇත. 2024 ජනවාරි මාසයේදී පහත ගනුදෙනු ව්‍යාපාරයේ සිදු වී ඇත.

අංකය

ගනුදෙනුව

- 1 පිරිවැය රු. 240 000 ක් වූ භාණ්ඩ රු. 354 000 කට අමල්ට ණයට විකිණීම (රු. 54 000 ක VAT ඇතුළත්ව).
- 2 රු. 30 000 ක මුදල් වට්ටමක් ලබා දීමෙන් පසුව ලැබිය යුතු මුළු මුදල පියවීමට අමල්ගෙන් වෙක්පතක් ලැබීම.
- 3 පිරිවැය රු. 320 000 ක් වූ භාණ්ඩ රු. 472 000 කට අත්පිට මුදලට විකිණීම (රු. 72 000 ක VAT ඇතුළත්ව).
- 4 පිරිවැය රු. 400 000 ක් වූ භාණ්ඩ රු. 590 000 කට බිමල්ට ණයට විකිණීම (රු. 90 000 ක VAT ඇතුළත්ව).
- 5 රු. 118 000 කට බිමල්ට විකුණූ භාණ්ඩ ආපසු එවීම (රු. 18 000 ක VAT ඇතුළත්ව). මෙම භාණ්ඩවල පිරිවැය රු. 80 000 ක් විය.

4. ගනුදෙනු අංක 1 සහ 2 හි ශුද්ධ බලපෑම, පහත කුමන ගිණුම්කරණ සමීකරණයෙන් පෙන්වනු ලබයි ද?

	<b>වත්කම් (රු.' 000)</b>	<b>=</b>	<b>වගකීම් (රු.' 000)</b>	<b>+</b>	<b>ගිම්කම (රු.' 000)</b>
(1)	+84		+54		+30
(2)	+84		-		+84
(3)	+114		+54		+60
(4)	+114		-		+114
(5)	+144		+54		+90
					(.....)

5. ගනුදෙනු අංක 3, 4 සහ 5 ඒවා සිදු වූ අනුපිළිවෙළ අනුව වන්දා ව්‍යාපාරයේ පොත්වල සටහන් කිරීම සඳහා භාවිත කරනු ලබන මූලාශ්‍ර ලේඛන:

- (1) ලදුපත, ඉන්වොයිසිය, හරපත
- (2) ලදුපත, ඉන්වොයිසිය, බැරපත
- (3) තැන්පතු තුණ්ඩුව, ඉන්වොයිසිය, හරපත
- (4) තැන්පතු තුණ්ඩුව, ඉන්වොයිසිය, බැරපත
- (5) ලදුපත, ඉන්වොයිසිය, ජ්‍රේජර් වඩුවරය

6. 2024 ජනවාරි මාසය සඳහා වන්දා ව්‍යාපාරයේ විකුණුම් ජ්‍රේජරයේ එකතුව එහි පොදු ලෙජරයට පිටපත් කිරීම සඳහා නිවැරදි ද්විත්ව සටහන කුමක් ද?

	<b>විස්තරය</b>	<b>හර (රු.' 000)</b>	<b>බැර (රු.' 000)</b>
(1)	ණයගැති පාලන ගිණුම	800	
	VAT පාලන ගිණුම	144	
	විකුණුම් ගිණුම		944
(2)	ණයගැති පාලන ගිණුම	826	
	VAT පාලන ගිණුම		126
	විකුණුම් ගිණුම		700
(3)	ණයගැති පාලන ගිණුම	944	
	VAT පාලන ගිණුම		144
	විකුණුම් ගිණුම		800
(4)	මුදල් ගිණුම	472	
	ණයගැති පාලන ගිණුම	826	
	VAT පාලන ගිණුම		198
	විකුණුම් ගිණුම		1 100
(5)	මුදල් ගිණුම	472	
	ණයගැති පාලන ගිණුම	944	
	VAT පාලන ගිණුම		216
	විකුණුම් ගිණුම		1 200
			(.....)

7. වන්දා ව්‍යාපාරයේ 2024.01.31 දිනට VAT පාලන ගිණුමේ ශේෂය (ගැනුම් මත VAT නොසලකා හරින්න) සහ ණයගැති පාලන ගිණුමේ ශේෂය:

	<b>VAT පාලන ගිණුමේ ශේෂය (රු.'000)</b>	<b>ණයගැති පාලන ගිණුමේ - හර ශේෂය (රු.'000)</b>
(1)	198 හර	430
(2)	126 බැර	472
(3)	144 බැර	502
(4)	198 බැර	472
(5)	216 බැර	502
		(.....)

8. 2024.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සමාගමක කෙටුම්පත් මූල්‍ය ප්‍රකාශනයට අනුව එහි ශුද්ධ ලාභය රු. 5 000 000 ක් විය. මෙම කෙටුම්පත් මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමෙන් පසුව පහත වැරදි අනාවරණය විය.
- විකුණුම් ජ්‍යෙෂ්ඨ ජනපතයේ එකතුව වූ රු. 8 500 000 පොදු ලෙජරයට රු. 5 800 000 ක් ලෙස පිටපත් කර තිබුණි.
  - ගෙවිය යුතු විකුණුම් කොමිස් රු. 450 000 ක් විකුණුම් ගිණුමට හර කර, ගෙවිය යුතු විකුණුම් කොමිස් ගිණුමට බැර කර තිබුණි.
  - රු. 850 000 ක බැංකු ණය වාරිකයක් ගෙවා තිබූ අතර එය බැංකු ණය ගිණුමට හර කර මුදල් ගිණුමට බැර කර තිබුණි. කෙසේ වුව ද මෙම වාරිකය තුළ ඇතුළත් වූ රු. 150 000 ක පොලිය වියදමක් ලෙස හඳුනාගෙන නොතිබුණි.

ඉහත වැරදි නිවැරදි කළ පසු සමාගමේ ශුද්ධ ලාභය (රු.'000):

(1) 2 450	(2) 7 100	(3) 7 550	(4) 7 700	(5) 8 000	(.....)
-----------	-----------	-----------	-----------	-----------	---------

9. 2024.03.31 දිනෙන් අවසන් වර්ෂය තුළදී ව්‍යාපාරයක අයිතිකරු පිරිවැය රු. 56 000 ක් වූ භාණ්ඩ ගැනිලි ලෙස ලබාගෙන ඇත. මේ සම්බන්ධයෙන් කිසිදු ගැලපීමක් ගිණුම් පොත්වල සිදුකර නොමැත. කෙසේ වුව ද 2024.03.31 දිනට පැවති භෞතික තොගය මත පදනම්ව අවසාන තොගය ආගණනය කර ඇත. 2024.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ව්‍යාපාරයේ දළ ලාභය සහ ශුද්ධ ලාභය පිළිවෙළින් රු. 250 000 ක් සහ රු. 120 000 ක් ලෙස ගණනය කර තිබුණි.

භාණ්ඩ ගැනිලි නිසි පරිදි ගිණුම් පොත්වල ගළපා තිබුණේ නම්, ව්‍යාපාරයේ නිවැරදි දළ ලාභය සහ ශුද්ධ ලාභය:

දළ ලාභය (රු.'000)	ශුද්ධ ලාභය (රු.'000)
(1) 194	64
(2) 250	120
(3) 250	176
(4) 306	120
(5) 306	176

(.....)

10. පහත දී ඇති තොරතුරු තනි පුද්ගල ව්‍යාපාරයක් වූ අරලිය එන්ට්‍රප්‍රයිසස්හි වෙළෙඳ ණයගැතියන්ට අදාළ වේ.
- 2023.04.01 දිනට අඩමාන ණය සඳහා ඉඩ හැරීමේ ගිණුමේ බැර ශේෂය රු. 70 000 ක් විය.
  - 2024.03.31 දිනට වෙළෙඳ ණයගැතියෝ (බොල් ණය සහ අඩමාන ණය සඳහා ගැලපීමට පෙර) රු. 1 050 000 ක් විය.
  - 2024.03.31 දිනට වෙළෙඳ ණයගැතියෙකුගෙන් ලැබිය යුතු රු. 50 000 ක් බොල් ණය ලෙස කපා හැරිය යුතු වේ.
  - 2024.03.31 දිනට වෙළෙඳ ණයගැති ශේෂය මත 4% ක අඩමාන ණය සඳහා ඉඩ හැරීමක් සිදුකිරීමට මෙම ආයතනය විසින් තීරණය කරන ලදී.

බොල් ණය සහ අඩමාන ණය සඳහා 2024.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා හඳුනාගත් වියදම් සහ 2024.03.31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ වාර්තා කරන වෙළෙඳ ණයගැතියන්ගේ ධාරණ වටිනාකම:

බොල් ණය සහ අඩමාන ණය වියදම් (රු.'000)	වෙළෙඳ ණයගැතියන්ගේ ධාරණ වටිනාකම (රු.'000)
(1) 20	960
(2) 20	1 000
(3) 80	970
(4) 80	1 000
(5) 90	960

(.....)

- අංක 11 සහ 12 ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට පහත තොරතුරු භාවිත කරන්න.
- නිෂ්පාදන ව්‍යාපාරයක් වන මිහිරානි එන්ට්‍රප්‍රයිසස්හි ගිණුම්කරණ වාර්තාවලින් පහත ශේෂයන් උපුටාගන්නා ලදී.

	2024.03.31 දිනට (රු.'000)	2023.03.31 දිනට (රු.'000)
නිෂ්පාදන යන්ත්‍ර - ධාරණ වටිනාකමට	675	800
තොග - අමුද්‍රව්‍ය	45	60
තොග - නිමි භාණ්ඩ	160	120
වෙළෙඳ ණයගිණියෝ - අමුද්‍රව්‍ය ගැනුම්	15	20

2024.03.31 දිනෙන් අවසන් වර්ෂය තුළදී සිදුකරන ලද මුදල් ගෙවීම් පහත පරිදි වේ.

	රු.'000
ගෙවූ සෘජු ශ්‍රම පිරිවැය	300
වෙළෙඳ ණයගිණියන්ට ගෙවූ මුදල්	150
ගෙවූ නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය	75

- අතිරේක තොරතුරු:
- සියලු අමුද්‍රව්‍ය මිල දී ගැනීම් ණය පදනම මත සිදු කරයි.
  - 2024.03.31 දිනට සහ 2023.03.31 දිනට නොනිමි තොග සහ උපවික වියදම් නොමැත.
  - වර්ෂය තුළදී යන්ත්‍ර මිල දී ගැනීමක් හෝ ඉවත් කිරීමක් හෝ සිදු වී නොමැත.

11. 2024.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා මුළු නිෂ්පාදන පිරිවැය (රු.'000):  
 (1) 505 (2) 535 (3) 630 (4) 660 (5) 665 (.....)

12. 2024.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා විකුණුම් පිරිවැය (රු.'000):  
 (1) 495 (2) 575 (3) 590 (4) 620 (5) 700 (.....)

13. පහත කුමන ප්‍රකාශ 1890 හවුල් ව්‍යාපාර ආඥා පනතේ 24 වන වගන්තියට අනුව නිවැරදි වේ ද?  
 A - ව්‍යාපාරයේ ලාභ සහ අලාභ සම සමච්ඡේදන බෙදාගැනීමට හවුල්කරුවන් හිමිකම් ලබයි.  
 B - හවුල් ව්‍යාපාරයේ පරිපාලනයට සම්බන්ධ වන හවුල්කරුවන් පාරිශ්‍රමිකයක් ලැබීම සඳහා හිමිකම් ලබයි.  
 C - ආයෝජනය කරන ලද ප්‍රාග්ධනය මත පොලියක් ලැබීමට හවුල්කරුවන් හිමිකම් නොලබයි.  
 D - හවුල්කරුවන් ව්‍යාපාරික කටයුතු සඳහා පුද්ගලික අරමුදල් වියදම් කර ඇත්නම්, එම මුදල් ප්‍රතිපූර්ණය කර ගැනීමට ඔවුන් හිමිකම් ලබයි.  
 (1) A හා C පමණි. (2) A හා D පමණි. (3) B හා C පමණි.  
 (4) A, C හා D පමණි. (5) A, B, C හා D යන සියල්ලම ය. (.....)

● අංක 14 සහ 15 ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට පහත තොරතුරු භාවිත කරන්න.

අනිල් සහ භානු ලාභාලාභ සම සමච්ඡේදන බෙදාගැනීමේ හවුල් ව්‍යාපාරයක් පවත්වාගෙන යනු ලැබේ. හවුල් ව්‍යාපාර ගිවිසුමට අනුව, සෑම හවුල්කරුවෙකුම රු. 1 200 000 ක වාර්ෂික වේතනයකට හිමිකම් ලබයි. 2023.04.01 දිනට හවුල් ව්‍යාපාරයේ ගිණුම් පොත්වලින් පහත ආරම්භක ශේෂ උපුටා ගන්නා ලදී.

හවුල්කරු	ප්‍රාග්ධන ගිණුම - බැර (රු.'000)	ජංගම ගිණුම - බැර (රු.'000)
අනිල්	6 000	800
භානු	5 000	600

වර්ෂය තුළදී අනිල් සහ භානු පිළිවෙළින් රු. 600 000 ක් සහ රු. 400 000 ක් අතිරේක ප්‍රාග්ධනය ලෙස යොදවන ලදී. තවද, වර්ෂය තුළදී එක් එක් හවුල්කරු ඔවුන්ගේ වේතනවලින් රු. 1 000 000 බැගින් මුදලින් ලබාගෙන ඇත. 2024.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා එක් එක් හවුල්කරුවකුගේ ලාභ කොටස රු. 300 000 ක් විය.

14. 2024.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා හවුල් ව්‍යාපාරයේ ලාභය (රු.'000):  
 (1) 600 (2) 1 500 (3) 2 400 (4) 2 600 (5) 3 000 (.....)

15. 2024.03.31 දිනට හවුල් ව්‍යාපාරයේ හිමිකම (රු.'000):  
 (1) 12 000 (2) 13 400 (3) 14 400 (4) 15 400 (5) 16 400 (.....)

● අංක 16 සහ 17 ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට පහත තොරතුරු භාවිත කරන්න.

2024.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා පහත තොරතුරු සීමිත සමන් පොදු සමාගමට අදාළ වේ.

	රු.'000
විකුණුම් පිරිවැය .....	6 500
දළ ලාභය .....	3 500
වෙනත් ආදායම් .....	1 600
වර්ෂය සඳහා ලාභය .....	2 200
ප්‍රත්‍යාගණන අතිරික්තය - මෝටර් රථ .....	1 000
ප්‍රත්‍යාගණන උගනනාව - යන්ත්‍ර .....	800

2022.03.31 දින යන්ත්‍ර ප්‍රථම වරට ප්‍රත්‍යාගණනය කරන ලද අතර, එයින් රු. 450 000 ක අතිරික්තයක් ඇති වී තිබුණි. ප්‍රවර්තන වර්ෂය තුළදී මෝටර් රථ ප්‍රථම වරට ප්‍රත්‍යාගණනය කර ඇති අතර, යන්ත්‍ර දෙවන වරට ප්‍රත්‍යාගණනය කර ඇත.

2024.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ලාභය ගණනය කිරීමේදී මෝටර් රථ ප්‍රත්‍යාගණන අතිරික්තය වූ රු. 1 000 000, වෙනත් ආදායම් තුළ ඇතුළත් කර ඇත. පෙර සිදුකරන ලද යන්ත්‍ර ප්‍රත්‍යාගණනය සැලකිල්ලට නොගෙන, ප්‍රවර්තන වර්ෂය සඳහා ලාභය ගණනය කිරීමේදී යන්ත්‍ර ප්‍රත්‍යාගණන උගනනාව වූ රු. 800 000 සම්පූර්ණයෙන්ම අඩුකර ඇත.

16. 2024.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා නිවැරදි ලාභය සහ වෙනත් විස්තීරණ ආදායම:

	වර්ෂය සඳහා ලාභය (රු.'000)	වෙනත් විස්තීරණ ආදායම (රු.'000)
(1)	1 650	550
(2)	1 650	1 000
(3)	2 200	550
(4)	2 650	550
(5)	2 650	1 000

17. 2024.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා හඳුනාගත් මුළු ආදායම සහ මුළු වියදම:

	මුළු ආදායම (රු.'000)	මුළු වියදම (රු.'000)
(1)	11 150	9 400
(2)	11 150	10 200
(3)	11 600	9 400
(4)	11 600	9 750
(5)	11 600	10 200

18. 2024.03.31 දිනෙන් අවසන් වර්ෂය තුළදී සීමිත සවිත් පොදු සමාගමේ පහත ගනුදෙනු සිදු වී ඇත.

- රු. 2 000 000 කට යන්ත්‍රයක් අත්පිට මුදලට මිල දී ගෙන ඇත.
- ධාරණ වටිනාකම රු. 3 600 000 ක් වූ කාර්යාල උපකරණයක් රු. 600 000 ක ලාභයක් සහිතව අත්පිට මුදලට විකුණා ඇත.
- කල්බදු ගිවිසුමක් යටතේ වසර 5 ක කාලයක් සඳහා මෝටර් රථයක භාවිත අයිතිය ලබාගෙන ඇත. මෙම භාවිත අයිතිය සහිත වත්කමේ පිරිවැය රු. 4 500 000 කි. මෙම පිරිවැය තුළ රු. 1 000 000 ක් වූ මූලික ගෙවීම් ඇතුළත් වේ.

'LKAS 7 - මුදල් ප්‍රවාහ ප්‍රකාශනය' ප්‍රමිතයට අනුව 2024.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ආයෝජන ක්‍රියාකාරකම්වලින් ඇති වූ ශුද්ධ මුදල් ගලාපීම/(ගලායෑම) (රු.'000):

- (1) 1 100                      (2) 1 200                      (3) (3 200)                      (4) (3 500)                      (5) (4 900)                      (.....)

19. 'LKAS 8 - ගිණුම්කරණ ප්‍රතිපත්ති, ගිණුම්කරණ ඇස්තමේන්තු වෙනස්වීම් සහ වැරදි' ප්‍රමිතයට අනුව, පහත කුමන ප්‍රකාශය/ප්‍රකාශ නිවැරදි වේ ද?

- A - ව්‍යාපාර කටයුතුවල ඇති ආවේණික අවිනිශ්චිතතා හේතුවෙන් ගිණුම්කරණ ඇස්තමේන්තු ඇති වේ.
- B - ගිණුම්කරණ ප්‍රතිපත්ති සෑම විටම තෝරාගත යුත්තේ ගිණුම්කරණ ප්‍රමිතවල නිර්දේශ කර ඇති මාර්ගෝපදේශ භාවිත කරමින් ය.
- C - ගිණුම්කරණ ඇස්තමේන්තු වෙනස්වීම්වල බලපෑම ප්‍රවර්තන කාලවිච්ඡේදයේ හෝ ප්‍රවර්තන හා අනාගත කාලවිච්ඡේදවල ලාභයට හෝ අලාභයට යෝග්‍ය පරිදි ගැලපිය යුතු ය.

- (1) A පමණි.                      (2) B පමණි.                      (3) A හා B පමණි.  
 (4) A හා C පමණි.                      (5) A, B හා C යන සියල්ලම ය.                      (.....)

20. 'LKAS 37 - ප්‍රතිපාදන, අසම්භාව්‍ය වගකීම් සහ අසම්භාව්‍ය වත්කම්' ප්‍රමිතයට අනුව, පහත කුමන ප්‍රකාශය/ප්‍රකාශ නිවැරදි වේ ද?

- A - ප්‍රතිපාදනයක් යනු කාලය හෝ වටිනාකම අවිනිශ්චිත වගකීමකි.
- B - නෛතික බැඳීමක් යනු ගිවිසුමකින්, පනතකින් හෝ වෙනත් නීතියක ක්‍රියාත්මක වීම තුළින් ඇතිවන බැඳීමකි.
- C - ආයතනයක් විසින් අසම්භාව්‍ය වගකීම් සහ අසම්භාව්‍ය වත්කම් මූල්‍ය ප්‍රකාශන තුළ හඳුනා නොගත යුතු ය.

- (1) A පමණි.                      (2) B පමණි.                      (3) A හා B පමණි.  
 (4) B හා C පමණි.                      (5) A, B හා C යන සියල්ලම ය.                      (.....)

21. 'SLFRS 16 - කල්බදු' ප්‍රමිතයට අනුව, පහත කුමන ප්‍රකාශය/ප්‍රකාශ නිවැරදි වේ ද?

- A - කල්බදුද ආරම්භක දිනයේදී කල්බදු ගැනුම්කරු විසින් භාවිත අයිතිය සහිත වත්කම එහි සාධාරණ අගයට මැනිය යුතු වේ.
- B - කල්බදුද ආරම්භක දිනයේදී කල්බදු ගැනුම්කරු විසින් එදිනට ගෙවා නොමැති කල්බදු ගෙවීම්වල වර්තමාන අගයට කල්බදු වගකීම මැනිය යුතු වේ.
- C - කල්බදුදෙහි ගමා පොලී අනුපාතය පහසුවෙන් තීරණය කළ හැකි නම් එය භාවිත කර කල්බදු ගෙවීම්වල වර්තමාන අගය ගණනය කරනු ලබයි.

- (1) A පමණි.                      (2) B පමණි.                      (3) A හා B පමණි.  
 (4) B හා C පමණි.                      (5) A, B හා C යන සියල්ලම ය.                      (.....)

22. සීමිත ගයන්ත පොදු සමාගමේ 2023.04.01 දිනට ශේෂයන් කිහිපයක් පහත දැක්වේ.

	<b>රු.'000</b>
ප්‍රකාශිත ප්‍රාග්ධනය - කොටසක් රු. 100 බැගින් නිකුත් කළ සාමාන්‍ය කොටස්	7 500
රඳවාගත් ඉපැයුම්	3 500
ගෙවිය යුතු ලාභාංශ	600

2023.04.01 දින මෙදිනට පැවති සෑම කොටස් පහකටම එක් කොටස බැගින් කොටසක් රු. 120 කට නිකුත් කරමින්, සමාගම විසින් රඳවාගත් ඉපැයුම් ප්‍රාග්ධනීක කරන ලදී. 2024.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සමාගමේ ලාභය රු. 1 400 000 ක් විය. 2023.04.01 දිනට ගෙවිය යුතු ලාභාංශ සහ රු. 500 000 ක අතුරු ලාභාංශ 2024.03.31 දිනෙන් අවසන් වර්ෂය තුළදී සමාගම විසින් ගෙවන ලදී. සමාගම විසින් පවත්වාගෙන යනු ලබන එකම සංචිතය රඳවාගත් ඉපැයුම් වේ.

2024.03.31 දිනට සමාගමේ රඳවාගත් ඉපැයුම් (රු.'000):

- (1) 2 000                      (2) 2 300                      (3) 2 600                      (4) 2 900                      (5) 6 200                      (.....)

23. 2024.03.31 දිනට ව්‍යාපාරයක ක්ෂණික වත්කම් අනුපාතය 1:1 ක් විය. මෙම ව්‍යාපාරය සිය ක්ෂණික වත්කම් අනුපාතය වැඩිදියුණු කිරීමට පහත ක්‍රියාමාර්ග සලකා බලමින් සිටී.

- A - රක්ෂණ වාරිකයක් කලින් ගෙවීමට
- B - දැනට පවතින තොගය ණයට විකිණීමට
- C - අනැති මුදල් භාවිත කරමින් දැනට පවතින කෙටිකාලීන වගකීම් පියවීමට
- D - දැනට පවතින තොගය අත්පිට මුදලට විකිණීමට

ඉහත කුමන ක්‍රියාමාර්ගය/ක්‍රියාමාර්ග ව්‍යාපාරයෙහි ක්ෂණික වත්කම් අනුපාතය වැඩිදියුණු කිරීමට හේතු වේ ද?

- (1) B පමණි.                      (2) D පමණි.                      (3) B හා D පමණි.  
 (4) A, B හා D පමණි.                      (5) B, C හා D පමණි.                      (.....)

24. පහත සඳහන් කුමන ක්‍රියාකාරකම් ආයතනයක කළමනාකරණ ගිණුම්කරණ කටයුතු ලෙස සැලකිය හැකි ද?

- A - භාණ්ඩයක හෝ සේවාවක පිරිවැය තීරණය කිරීම
- B - ක්‍රියාකාරී මට්ටම වෙනස්වන විටදී පිරිවැය හැසිරීම විශ්ලේෂණය කිරීම
- C - ආයෝජකයන්ට සහ ණය සැපයුම්කරුවන්ට මූල්‍ය තොරතුරු සැපයීම
- D - භාණ්ඩයක පිරිවැය-පරිමා-ලාභ සම්බන්ධතාවය විශ්ලේෂණය කිරීම

- (1) A හා B පමණි.                      (2) A, B හා C පමණි.                      (3) A, B හා D පමණි.  
 (4) B, C හා D පමණි.                      (5) A, B, C හා D යන සියල්ලම ය.                      (.....)

25. ආයතනයක තොග කළමනාකරණයට අදාළව පහත කුමන ප්‍රකාශය/ප්‍රකාශ නිවැරදි වේ ද?

- A - තොග අයිතමයක ආර්ථික ඇණවුම් ප්‍රමාණය වන්නේ එහි වාර්ෂික ඇණවුම් පිරිවැයෙහි සහ වාර්ෂික රඳවාගැනීමේ පිරිවැයෙහි එකතුව අවම වන යළි ඇණවුම් ප්‍රමාණය වේ.
- B - තොග අයිතමයක යළි ඇණවුම් මට්ටම ගණනය කරනු ලබන්නේ එහි උපරිම පරිභෝජනය, උපරිම පොරොත්තු කාලයෙන් ගුණ කිරීමෙන් ය.
- C - තොග අයිතමයක පිරිවැය මිනුම් කිරීම සඳහා නිශ්චිතව හඳුනාගැනීමේ ක්‍රමය භාවිත කිරීමට නොහැකි විට පිරිවැය සූත්‍ර භාවිත කරනු ලබයි.

- (1) B පමණි.                      (2) A හා B පමණි.                      (3) A හා C පමණි.  
 (4) B හා C පමණි.                      (5) A, B හා C යන සියල්ලම ය.                      (.....)

26. 2024.03.31 දිනෙන් අවසන් මාසය සඳහා සමාගමක වැටුප් ලේඛනයෙන් පහත තොරතුරු උපුටා ගන්නා ලදී.

	<b>රු.'000</b>
මූලික වැටුප්	7 500
දීමනා	2 500

අතිරේක තොරතුරු :

- සේවක අර්ථසාධක අරමුදලට (EPF) සේව්‍ය සහ සේවක දායකත්ව පිළිවෙලින් 15% ක් සහ 10% ක් වේ.
- සේවක භාරකාර අරමුදලට (ETF) සේව්‍ය දායකත්වය 3% ක් වේ.
- EPF සහ ETF දායකත්වයන් සේවකයන්ගේ දළ වැටුප මත ගණනය කරනු ලබයි.
- යම් මාසයක EPF සහ ETF ඊළඟ මාසයේදී ප්‍රේෂණය කරනු ලබයි.

මෙම සමාගමේ 2024.03.31 දිනෙන් අවසන් මාසය සඳහා සේවකයන්ට අදාළව හඳුනාගත් මුළු වියදම සහ 2024.03.31 දිනට ගෙවිය යුතු EPF:

	<b>සේවකයන්ට අදාළ වියදම (රු.'000)</b>	<b>ගෙවිය යුතු EPF (රු.'000)</b>
(1)	10 000	1 500
(2)	10 000	2 500
(3)	11 500	2 500
(4)	11 800	1 500
(5)	11 800	2 500

(.....)



● අංක 31 සිට 50 තෙක් ප්‍රශ්නවලට කෙටි පිළිතුරු හිත් ඉරි මත ලියන්න.

31. ආයතනයක ක්‍රියාකාරකම් කිහිපයක් පහත දී ඇත.

- A - පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී යෝග්‍ය ගිණුම්කරණ ප්‍රතිපත්ති තෝරා ගැනීම.
- B - දේශීය ආදායම් පනතේ විධිවිධානවලට අනුකූලව බදු වගකීම කක්සේරු කිරීම.
- C - ගනුදෙනු සටහන් කිරීමට පරිගණකගත ගිණුම්කරණ මෘදුකාංග පැකේජයක් භාවිත කිරීම.
- D - වෙළෙඳපොළ මිල වෙනස්වීම් සැලකිල්ලට ගනිමින් ගොඩනැගිලි ප්‍රත්‍යාගණනය කිරීම.

ඉහත එක් එක් ක්‍රියාකාරකමට බලපාන වඩාත් යෝග්‍ය පරිසර සාධකය පහත දී ඇති අයිතම අතරින් තෝරන්න.

(1) ආර්ථික	(2) නෛතික	(3) වෘත්තීය	(4) තාක්ෂණික
------------	-----------	-------------	--------------

ක්‍රියාකාරකම	පරිසර සාධකය	ක්‍රියාකාරකම	පරිසර සාධකය
A	.....	C	.....
B	.....	D	.....

32. තනි පුද්ගල ව්‍යාපාරයක මූල්‍ය ප්‍රකාශනවලින් පහත තොරතුරු ලප්‍රධා ගන්නා ලදී.

	2024.03.31 දිනට (රු.'000)	2023.03.31 දිනට (රු.'000)
මුළු වත්කම්	800	600
මුළු වගකීම්	450	325

අතිරේක තොරතුරු:

2024.03.31 දිනෙන් අවසන් වර්ෂය තුළදී ව්‍යාපාරයේ අයිතිකරුට අදාළව පහත ගනුදෙනු දෙක සිදු වී ඇති අතර, ඒවා නිවැරදිව සටහන් කර ඇත.

1. ව්‍යාපාරයේ ණයහිමියෙකුට රු. 50 000 ක් අයිතිකරු විසින් ඔහුගේ පෞද්ගලික අරමුදල්වලින් ගෙවීම.
2. පිරිවැය රු. 100 000 ක් වූ භාණ්ඩ අයිතිකරු විසින් ඔහුගේ පෞද්ගලික භාවිතයට ලබා ගැනීම.

(අ) ව්‍යාපාරයේ වත්කම්, වගකීම් සහ හිමිකමට ඉහත ගනුදෙනු දෙකෙන් සිදු වූ බලපෑම (+ හෝ -) අගය ද සහිතව සඳහන් කරන්න.

ගනුදෙනුව	වත්කම් (රු.'000)	වගකීම් (රු.'000)	හිමිකම (රු.'000)
1.	.....	.....	.....
2.	.....	.....	.....

(ආ) 2024.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ව්‍යාපාරයේ ලාභය (රු.'000) : .....

● අංක 33 සහ 34 ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට පහත තොරතුරු භාවිත කරන්න.

2024.03.31 දිනෙන් අවසන් මාසය තුළදී ලී බඩු නිෂ්පාදන ව්‍යාපාරයක සිදු වූ ගනුදෙනු හතරක් පහත දී ඇත.

- A - රු. 2 500 000 ක දැව, කසුන්ගෙන් ණයට මිල දී ගැනීම.
- B - රු. 6 000 000 ක දැව සැකසීමේ යන්ත්‍රයක් සීමිත පුඩු සමාගමෙන් ණයට මිල දී ගැනීම.
- C - ලැයිස්තුගත මිල රු. 5 200 000 ක් වූ ලී බඩු රු. 200 000 ක වෙළෙඳ වට්ටමකට යටත්ව අත්පිට මුදලට විකිණීම.
- D - රු. 100 000 ක මුදල් වට්ටමකට යටත්ව කසුන්ට ගෙවිය යුතු මුළු මුදල පියවීම.

33. ඉහත එක් එක් ගනුදෙනුව සටහන් කිරීමට භාවිත කරනු ලබන මූලික සටහන් පොත සඳහන් කරන්න.

ගනුදෙනුව	මූලික සටහන් පොත	ගනුදෙනුව	මූලික සටහන් පොත
A	.....	C	.....
B	.....	D	.....

34. ඉහත 'C' සහ 'D' ගනුදෙනු සටහන් කිරීම සඳහා ජර්නල් සටහන් ලියන්න. (සංලක්ෂ්‍යය-අවශ්‍ය නොවේ).

ගනුදෙනුව	විස්තරය	හර (රු.'000)	බැර (රු.'000)
C			
D			

35. පහත එක් එක් පොදු ලෙජර ගිණුම් අයත් වන ගිණුම් වර්ගය සඳහන් කරන්න.

පොදු ලෙජර ගිණුම

ගිණුම් වර්ගය

- A - ලද වට්ටම් .....
- B - ගැනිලි .....
- C - වන්දි සඳහා ප්‍රතිපාදන .....
- D - යන්ත්‍ර මත සමුච්චිත ක්ෂය .....

36. වඩාත්ම උචිත ගිණුම්කරණ සංකල්පය භාවිත කරමින් පහත ප්‍රකාශ සම්පූර්ණ කරන්න.

- A - ..... සංකල්පයට අනුව ආයතනයක සිදු වන මූල්‍යමය වටිනාකමක් සහිත ගනුදෙනු පමණක් ගිණුම් පොත්වල සටහන් කිරීම අවශ්‍ය වේ.
- B - ..... සංකල්පයට අනුව ඇල්මැති පාර්ශ්වයන්ට තීරණ ගැනීම සඳහා ප්‍රයෝජනවත් වන සියලු තොරතුරු මූල්‍ය ප්‍රකාශනවල වාර්තා කිරීම අවශ්‍ය වේ.
- C - ..... සංකල්පයට අනුව ආයතනයක් ප්‍රවර්තන වර්ෂයේදී මිල දී ගත් නමුත් වර්ෂය අවසානයේදී විකුණා නොමැති භාණ්ඩවල පිරිවැය, විකුණුම් පිරිවැයෙන් බැහැර කෙරේ.
- D - ..... සංකල්පයට අනුව වසරකට වැඩි ඵලදායී ජීවකාලයක් ඇති නමුත් සාපේක්ෂව අඩු වටිනාකමක් සහිත උපකරණවල පිරිවැය ආයතනයක මූල්‍ය ප්‍රකාශනවල වියදමක් ලෙස සලකනු ලැබේ.

37. ක්‍රීඩා සමාජයක 2024.03.31 දිනෙන් අවසන් වර්ෂයෙහි සිදු වූ පහත එක් එක් ගනුදෙනුව නිසා සමුච්චිත අරමුදලෙහි ශේෂය වැඩි වේ ද අඩු වේ ද යන්න අගය ද සහිතව සඳහන් කරන්න.

ගනුදෙනුව	බලපෑම	
	වැඩි වේ - (I) / අඩු වේ - (D)	වටිනාකම (රු.'000)
A - ලැබිය යුතු සාමාජික මුදල් රු. 20 000 ක් ප්‍රවර්තන වර්ෂය තුළදී කපා හැරීම.	.....	.....
B - වර්ෂය තුළ පැවති ක්‍රිකට් තරගාවලියක් සඳහා ක්‍රීඩා පිටිය රු. 250 000 කට කුලියට දුන් අතර, මේ සඳහා මුදලින් රු. 200 000 ක් ලැබුණි.	.....	.....

38. හවුල් ව්‍යාපාරයක් සම්බන්ධ පහත සඳහන් ප්‍රකාශ සුදුසු යෙදුම් භාවිත කරමින් සම්පූර්ණ කරන්න.

- A - හවුල් ව්‍යාපාරයක විචල්‍ය හිමිකම සටහන් කරනු ලබන්නේ හවුල්කරුවන්ගේ ..... ගිණුම තුළ ය.
- B - හවුල්කරුවන් ව්‍යාපාරයෙන් විශ්‍රාම ගන්නා විට, 1890 හවුල් ව්‍යාපාර ආඥා පනතෙහි ..... වගන්තියට අනුව ඔවුන්ගේ නොපියවූ ශේෂය මත 5% ක වාර්ෂික පොලියක් ලැබීමට හිමිකම් ලබයි.
- C - ..... පනතට අනුව හවුල් ව්‍යාපාරයක සිටිය හැකි උපරිම හවුල්කරුවන් සංඛ්‍යාව ..... සීමා වේ.

39. අමල් සහ බිමල් ලිඛිත ගිවිසුමක් නොමැතිව හවුල් ව්‍යාපාරයක් පවත්වාගෙන ගියහ. 2024.04.01 දින වාමර මුදලින් රු. 1 000.000 ක් සහ රු. 2 000 000 ක් වටිනා ඉඩමක් ආයෝජනය කරමින් හවුල් ව්‍යාපාරයට බැඳුණි. මෙදින හවුල් ව්‍යාපාරයේ කීර්තිනාමය රු. 1 200 000 ක් ලෙස ඇස්තමේන්තු කරන ලදී. නව හවුල් ව්‍යාපාරයද ලිඛිත ගිවිසුමක් නොමැතිව පවත්වාගෙන යනු ලැබේ.

පහත දෑ සටහන් කිරීමට ජර්නල් සටහන් ලියන්න. (සංලක්ෂ්‍යය අවශ්‍ය නොවේ).

විස්තරය	හර (රු.'000)	බැර (රු.'000)
(අ) වාමර විසින් හවුල් ව්‍යාපාරයේ ප්‍රාග්ධනයට දායක වීම:		
(ආ) හවුල් ව්‍යාපාරයේ කීර්තිනාමය:		

40. මූල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුවට (2018) අනුව පහත ප්‍රකාශ සම්පූර්ණ කරන්න.

- A - හිමිකම යනු ආයතනයක වත්කම්වලින් සියලු වගකීම් අඩුකළ පසු වත්කම්වලට ඇති ..... ඇල්ම වේ.
- B - වගකීමක් යනු අතීත සිදුවීම්වල ප්‍රතිඵලයක් ලෙස ..... පවරාදීමට ඇති වර්තමාන බැඳීමක් වේ.
- C - ආදායම යනු හිමිකම සඳහා සහභාගිවන්නන්ගේ දායකත්වයෙන් තොරව, වත්කම්වල ..... හෝ වගකීම්වල ..... හේතුවෙන් හිමිකමෙහි සිදුවන වැඩිවීම වේ.

41. 'LKAS 2 - තොග' ප්‍රමිතයට අනුව පහත එක් එක් ප්‍රකාශ සත්‍ය ද (T) අසත්‍ය ද (F) යන්න සඳහන් කරන්න.

ප්‍රකාශය	සත්‍ය / අසත්‍ය
A - පිරිවැය සහ ශුද්ධ උපලබ්ධි අගය යන දෙකෙන් අඩු අගයට තොග මිනුම් කරනු ලැබේ.	.....
B - ශුද්ධ උපලබ්ධි අගය යනු සාමාන්‍ය ව්‍යාපාරික කටයුතුවලදී ඇස්තමේන්තුගත විකුණුම් මිලෙන්, ඇස්තමේන්තුගත නිමකිරීමේ පිරිවැය සහ ඇස්තමේන්තුගත විකුණුම් වියදම් අඩුකළ පසු ලැබෙන අගයයි.	.....
C - සමාන ස්වභාවයක් සහ භාවිතයක් පවතින සියලුම තොග සඳහා ආයතනයක් විසින් එකම පිරිවැය සූත්‍රය භාවිත කළ යුතු ය.	.....
D - තොග අයිතමයක පිරිවැය මිනුම් කිරීමේදී, පෙර-පිවිසි පෙර-පිට ක්‍රමය (FIFO) හෝ හරිත සාමාන්‍ය පිරිවැය ක්‍රමය (WAC) යන දෙකෙන් අඩු වටිනාකම ලැබෙන ක්‍රමය භාවිත කළ යුතු ය.	.....

42. 2024.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සීමිත සමන් පොදු සමාගමේ මූල්‍ය ප්‍රකාශන නිකුත් කිරීම සඳහා 2024.06.30 දින අධ්‍යක්ෂවරු විසින් අනුමත කරන ලදී. පහත සිදුවීම් 2024.03.31 දිනට පසුව සමාගමේ සිදු විය.

අංකය	සිදුවීම
1	රු. මිලියන 1.5 ක වන්දියක් ඉල්ලමින් ගනුදෙනුකරුවෙකු විසින් සමාගමට එරෙහිව 2024.04.10 දින නඩුවක් ගොනු කරන ලදී. මෙම වන්දිය ගෙවීමට 2024.06.15 දින උසාවිය විසින් නියෝගයක් දෙන ලදී.
2	2024.03.31 දිනට ධාරණ වටිනාකම රු. මිලියන 9 ක් වූ කර්මාන්තශාලාවක් 2024.04.20 දින විනාශ විය.
3	2024.05.31 දින ණයගැතියෙකු බුන්වත් වූ බව ප්‍රකාශයට පත් කරන ලදී. මෙම ණයගැතියාගෙන් 2024.03.31 දිනට ලැබිය යුතු මුදල රු. මිලියන 3 ක් විය.

ඉහත සිදුවීම් සැලකිල්ලට ගැනීමට පෙර , 2024.03.31 දිනට සමාගමේ මුළු වත්කම් සහ මුළු වගකීම් පිළිවෙළින් රු. මිලියන 60 ක් සහ රු. මිලියන 25 ක් විය.

'LKAS 10 - වාර්තාකරණ කාලච්ඡේදයට පසු සිදුවීම්' ප්‍රමිතයට අනුව පහත දෑ හඳුනාගන්න.

- (අ) නොගළපන සිදුවීම/සිදුවීම් (අංකය/අංක පමණක් දක්වන්න) : .....
- (ආ) ඉහත ගළපන සිදුවීම/සිදුවීම් සැලකිල්ලට ගත් පසු 2024.03.31 දිනට නිවැරදි මුළු වත්කම් සහ මුළු වගකීම්:  
 මුළු වත්කම් (රු. මිලියන) : ..... මුළු වගකීම් (රු. මිලියන) : .....

43. 2021.04.01 දින සීමිත වතු පොදු සමාගම රු. 6 000 000 ක යන්ත්‍රයක් මිල දී ගන්නා ලද අතර, එහි ඵලදායී ජීවකාලය වසර 5 ක් ලෙස ඇස්තමේන්තු කරන ලදී. සමාගම විසින් යන්ත්‍ර භීතවන ශේෂ ක්‍රමයට වාර්ෂිකව 40% ක් බැගින් ක්ෂය කරනු ලබයි. 2023.04.01 දින සමාගම විසින් යන්ත්‍රයේ ක්ෂය ක්‍රමය සරල මාර්ග ක්‍රමයටත් එහි ඇස්තමේන්තු සුන්බුන් අගය ශුන්‍ය ලෙසටත් සංශෝධනය කරන ලදී. 2021.04.01 දින ඇස්තමේන්තු කරන ලද යන්ත්‍රයේ ඵලදායී ජීවකාලයේ වෙනසක් නොවී ය.

'LKAS 16 - දේපළ, පිරිසහ සහ උපකරණ' ප්‍රමිතයට අනුව පහත දෑ සඳහන් කරන්න.

- (අ) 2022.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ක්ෂය වියදම (රු.'000) : .....
- (ආ) 2023.03.31 දිනට සමුච්චිත ක්ෂය (රු.'000) : .....
- (ඉ) 2024.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ක්ෂය වියදම (රු.'000) : .....

44. 'SLFRS 15 - ගනුදෙනුකරුවන් සමග ගිවිසුම් මගින් ඇතිවන අයභාරය' ප්‍රමිතයට අනුව පහත එක් එක් ප්‍රකාශය සත්‍ය ද (T) අසත්‍ය ද (F) යන්න සඳහන් කරන්න.

ප්‍රකාශය	සත්‍ය / අසත්‍ය
A - පොරොන්දු වූ භාණ්ඩය හෝ සේවාව ගනුදෙනුකරුට සැපයීමෙන් කාර්යසාධන බැඳීම ඉටුකළ විට ආයතනය විසින් අයභාරය හඳුනාගත යුතු වේ.	.....
B - ගනුදෙනුවෙහි මිල යනු භාණ්ඩ හෝ සේවා හුවමාරුවේදී ආයතනයට මුදලින් ලැබුණු ප්‍රතිෂ්ඨාවේ වටිනාකම ය.	.....
C - ගිවිසුමක පොරොන්දු වූ ප්‍රතිෂ්ඨාවක් තුළ ස්ථාවර වටිනාකම්, විචල්‍ය වටිනාකම් හෝ මේ දෙවර්ගයම ඇතුළත් විය හැකි ය.	.....
D - කාර්යසාධන බැඳීම් යම් නිශ්චිත අවස්ථාවකදී හෝ යම් කාලච්ඡේදයක් තුළදී ඉටුකළ හැකි වේ.	.....

45. පහත තොරතුරු 2024.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සීමිත අමර පොදු සමාගමට අදාළ වේ.

සාමාන්‍ය කොටස් සංඛ්‍යාව	60 000
කොටසක ඉපැයුම (රු.)	30
මුළු ලාභාංශ (රු.'000)	300
ආදායම් බදු වියදම (රු.'000)	700
පොලී වියදම් (රු.'000)	500

2024.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා පහත දෑ හඳුනාගන්න.

- (අ) කොටසක ලාභාංශය (රු.) : .....
- (ආ) බදු පසු ලාභය (රු.'000) : .....
- (ඉ) පොලී ආවරණ අනුපාතය (වාර) : .....

46. පහත පිරිවැය අයිතම ආනයනික උපාංග භාවිත කරමින් බයිසිකල් එකලස් කරන ආයතනයකට අදාළ වේ. මෙම එක් එක් පිරිවැය අයිතමය 'සෘජු හෝ වක්‍ර' සහ 'විවලය හෝ ස්ථාවර' ලෙස වර්ග කරන්න.

පිරිවැය අයිතමය	සෘජු (D)/වක්‍ර (I)	විවලය (V)/ස්ථාවර (F)
A - වයර් සහ විදුබවල පිරිවැය	.....	.....
B - එකලස් කිරීමේ සේවකයන්ගේ මාසික වේතන	.....	.....
C - එකලස් අංශයේ සුපරීක්ෂකගේ මාසික වැටුප	.....	.....
D - ග්‍රීස් සහ තෙල් පිරිවැය	.....	.....

47. නිෂ්පාදන ව්‍යාපාරයක පිරිවැය හා සම්බන්ධ පහත එක් එක් ප්‍රකාශය සත්‍ය ද (T) අසත්‍ය ද (F) යන්න සඳහන් කරන්න.

ප්‍රකාශය	සත්‍ය / අසත්‍ය
A - පිරිවැය අයිතමයක් හා සම්බන්ධව නිශ්චිතවම හඳුනාගත හැකි පිරිවැය, පොදුකාර්ය පිරිවැය ලෙස හඳුන්වනු ලබයි.	.....
B - ආයතනයක් විසින් භාවිත කරන අමුද්‍රව්‍ය අයිතමවල ප්‍රමාණය සහ වටිනාකම යන දෙකම ගබඩා ලෙජරයේ සටහන් කරනු ලබයි.	.....
C - අදාළ පරාසය තුළ නිෂ්පාදන මට්ටමේ වැඩිවීම හෝ අඩුවීම හේතුවෙන් ස්ථාවර පොදුකාර්ය පිරිවැය වෙනස් නොවේ.	.....
D - යන්ත්‍ර ක්‍රියාකරුවන්ට නිමැවුම් පදනම මත ගෙවූ වේතන, සෘජු ශ්‍රම පිරිවැය ලෙස වර්ග කරනු ලබයි.	.....

48. සමාගමක් තනි භාණ්ඩයක් නිෂ්පාදනය කරනු ලබයි. එය සතුව නිෂ්පාදන පිරිවැය මධ්‍යස්ථාන දෙකක් ඇත. මෙම පිරිවැය මධ්‍යස්ථානවලට අදාළ අයවැයගත තොරතුරු පහත දී ඇත.

	පිරිවැය මධ්‍යස්ථාන I	පිරිවැය මධ්‍යස්ථාන II
ඒකකයක් සඳහා අන්තර්ග්‍රහණය කළ පොදුකාර්ය පිරිවැය	රු. 100	රු. 240
සැකසීමේ කාලය	සෘජු ශ්‍රම පැය 2	යන්ත්‍ර පැය 3
සෘජු ශ්‍රම පැය	50 000	—
යන්ත්‍ර පැය	—	20 000

පිරිවැය මධ්‍යස්ථාන I සහ පිරිවැය මධ්‍යස්ථාන II සඳහා පොදුකාර්ය පිරිවැය අන්තර්ග්‍රහණ පදනම පිළිවෙලින් සෘජු ශ්‍රම පැය සහ යන්ත්‍ර පැය වේ.

එක් එක් නිෂ්පාදන පිරිවැය මධ්‍යස්ථානය සඳහා පහත දැ හඳුනාගන්න.

	පිරිවැය මධ්‍යස්ථාන I	පිරිවැය මධ්‍යස්ථාන II
(අ) පොදුකාර්ය පිරිවැය අන්තර්ග්‍රහණ අනුපාතය (රු.)	.....	.....
(ආ) මුළු අයවැයගත පොදුකාර්ය පිරිවැය (රු.'000)	.....	.....

49. සීමිත ජයා පොදු සමාගම තනි භාණ්ඩයක් නිෂ්පාදනය කිරීමට සැලසුම් කරයි. සමාගමේ ඇස්තමේන්තුගත ක්‍රියාකාරී මට්ටම ඒකක 18 000 කි. සමාගමේ අපේක්ෂිත සමච්ඡේදන ලක්ෂ්‍යය ඒකක 10 000 කි. ඒකකයක අපේක්ෂිත විකුණුම් මිල රු. 80 ක් වන අතර දායක විකුණුම් අනුපාතය 25% ක් වේ.

පහත දැ හඳුනාගන්න.

(අ) ඒකකයක විවලය පිරිවැය (රු.)	: .....
(ආ) මුළු ස්ථාවර පිරිවැය (රු.'000)	: .....
(ඉ) ක්‍රියාකාරී මට්ටම ඒකක 18 000 ක් වන විට මුළු පිරිවැය (රු.'000) :	.....
(ඊ) ක්‍රියාකාරී මට්ටම ඒකක 15 000 ක් වන්නේ නම් ලාභය (රු.'000) :	.....

50. ආයතනයක් විසින් පිරිවැය රු. 5 000 000 ක පරිසර හිතකාමී යන්ත්‍රයක් මිල දී ගැනීමට සලසා බලමින් සිටී. මෙම යන්ත්‍රයේ ඵලදායී ජීවකාලය සහ සුන්බුන් අගය පිළිවෙලින් වසර 10 ක් සහ රු. 400 000 ක් ලෙස ඇස්තමේන්තු කර ඇත. මෙම යන්ත්‍රය සරල මාර්ග ක්‍රමයට ක්ෂය කරනු ලබයි. මෙම යන්ත්‍රයෙන් අපේක්ෂිත වාර්ෂික ශුද්ධ මුදල් ගලාඒම රු. 625 000 කි.

මෙම යන්ත්‍රය සඳහා පහත දැ හඳුනාගන්න.

(අ) පිළිගෙවුම් කාලය (වසර)	: .....
(ආ) ගිණුම්කරණ ප්‍රතිලාභ අනුපාතය (සාමාන්‍ය ආයෝජනය මත පදනම්ව) :	.....

\* \* \*

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව  
 இலங்கைப் பரீட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம்  
 Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka  
 ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව  
 இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம்  
 Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka

අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය, 2024  
 கல்விப் பொதுத் தராதரப் பத்திர (உயர் தர)ப் பரீட்சை, 2024  
 General Certificate of Education (Adv. Level) Examination, 2024

ගනුම්කරණය II  
 கணக்கீடு II  
 Accounting II

33 S II

පැය තුනයි  
 மூன்று மணித்தியாலம்  
 Three hours

අමතර කියවීම් කාලය - මිනිත්තු 10 යි  
 மேலதிக வாசிப்பு நேரம் - 10 நிமிடங்கள்  
 Additional Reading Time - 10 minutes

අමතර කියවීම් කාලය ප්‍රශ්න පත්‍රය කියවා ප්‍රශ්න තෝරා ගැනීමටත් පිළිතුරු ලිවීමේදී ප්‍රමුඛත්වය දෙන ප්‍රශ්න සංවිධානය කරගැනීමටත් යොදාගන්න.

වැඩසටහන් සම්පාදනය කළ නොහැකි ගණක යන්ත්‍ර භාවිතයට අවසර දෙනු ලැබේ.

- උපදෙස්:
- \* පළමුවන හා දෙවන ප්‍රශ්න ඇතුළුව ප්‍රශ්න පහකට පමණක් පිළිතුරු සපයන්න.
  - \* සෑම ප්‍රශ්නයකටම පිළිතුරු ලිවීම අලුත් කඩදසියකින් ආරම්භ කරන්න.
  - \* අදාළ පෙරවැඩ, පිළිතුරු පත්‍රය සමඟ අමුණන්න.
  - \* මෙම ප්‍රශ්න පත්‍රයට ලකුණු 200 ක් හිමි වේ.

1. 2024.03.31 දිනට සීමිත සාරාංශ පොදු සමාගමේ සාරාංශගත ශේෂ පිරික්සුම පහත දී ඇත.

විස්තරය	හර (රු.'000)	බැර (රු.'000)
දේපළ, පිරියත සහ උපකරණ .....	80 000	
භාවිත අයිතිය සහිත වත්කම .....	10 000	
සමුච්චිත ක්ෂය - දේපළ, පිරියත සහ උපකරණ .....		16 000
- භාවිත අයිතිය සහිත වත්කම .....		500
කල්බදු වගකීම් .....		10 000
විකුණුම් .....		98 500
විකුණුම් පිරිවැය .....	45 200	
තොග .....	5 600	
වෙනත් ආදායම් .....		2 600
වෙළෙඳ ලැබිය යුතු දෑ .....	3 450	
භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජන .....	18 000	
මුදල් සහ මුදල් සමාන දෑ .....	3 800	
2023.04.01 දිනට ප්‍රකාශිත ප්‍රාග්ධනය - සාමාන්‍ය කොටස් .....		40 000
2023.04.01 දිනට රඳවාගත් ඉපැයුම් .....		33 200
ප්‍රත්‍යාගණන සංවිතය - ගොඩනැගිලි .....		6 000
අතුරු ලාභාංශ .....	3 000	
පරිපාලන වියදම් .....	25 250	
බෙදාහැරීමේ පිරිවැය .....	10 750	
මූල්‍ය පිරිවැය .....	400	
වෙනත් වියදම් .....	800	
ගෙවූ වගකීම් සහතික වියදම් .....	600	
2023.04.01 දිනට වගකීම් සහතික සඳහා ප්‍රතිපාදන .....		900
ගෙවූ ආදායම් බදු .....	1 400	
2023.04.01 දිනට ආදායම් බදු සඳහා ප්‍රතිපාදන .....		550
	<b>208 250</b>	<b>208 250</b>

**අතිරේක තොරතුරු:**

2024.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට පෙර පහත තොරතුරු සැලකිල්ලට ගත යුතු වේ.

- (i) සමාගම විසින් තොග, මුළු පිරිවැය හෝ මුළු ශුද්ධ උපලබ්ධි අගය යන දෙකෙන් අඩු අගයට මිනුම් කර ඇත. 2024.03.31 දිනට තොගවල මුළු පිරිවැය සහ මුළු ශුද්ධ උපලබ්ධි අගය පිළිවෙළින් රු. 5 600 000 ක් සහ රු. 6 200 000 ක් විය. කෙසේ වුව ද, 2024.03.31 දිනට එක් තොග අයිතමයක ශුද්ධ උපලබ්ධි අගය එහි පිරිවැයට වඩා රු. 450 000 කින් අඩු විය.
- (ii) ශේෂ පිරික්සුමේ වෙළෙඳ ලැබිය යුතු දෑ ශේෂය දක්වා ඇත්තේ 2024.03.31 දිනට වෙළෙඳ ගෙවිය යුතු දෑ ශේෂය වූ රු. 2 550 000 ක් හිලව් කිරීමෙන් පසුව ය.
- (iii) ශේෂ පිරික්සුමේ දක්වා ඇති මුදල් සහ මුදල් සමාන දෑ තුළ පිළිවෙළින් මාස තුනක සහ මාස හයක කාලයක් සඳහා භාණ්ඩගාර බිල්පත්වල ආයෝජනය කළ රු. 600 000 ක් සහ රු. 1 500 000 ක් ද ඇතුළත් වේ.
- (iv) 2024.03.31 දිනට වගකීම් සහතික සඳහා ප්‍රතිපාදන රු. 1 050 000 ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.
- (v) දේපළ, පිරියත සහ උපකරණවල විස්තර පහත පරිදි වේ.

විස්තරය	2024.03.31 දිනට පිරිවැය/අගය (රු.'000)	2024.03.31 දිනට සමුච්චිත ක්ෂය (රු.'000)	අත්පත් කරගත් දිනට ඇස්තමේන්තු කළ එලදායී ජීවකාලය (වර්ෂ)
ගොඩනැගිලි	48 000	4 000	20
මෝටර් රථ	20 000	12 000	5
කාර්යාල උපකරණ	12 000	—	8
	<b>80 000</b>	<b>16 000</b>	

- මෙම සියලු දේපළ, පිරියත සහ උපකරණ පරිපාලන කටයුතු සඳහා භාවිත කෙරේ. මෙම වත්කම්වල ප්‍රවර්තන වර්ෂය සඳහා ක්ෂය, නිවැරදිව ගණනය කර පරිපාලන වියදම් තුළ ඇතුළත් කර ඇත. තවද, වර්ෂය තුළදී දේපළ, පිරියත සහ උපකරණ මිල දී ගැනීම් හෝ ඉවත් කිරීම් සිදු වී නොමැත.
- 2023.03.31 දින සමාගම විසින් ගොඩනැගිලි ප්‍රථම වරට එහි සාධාරණ අගය වූ රු. 48 000 000 කට ප්‍රත්‍යාගණනය කරන ලද අතර එයින් රු. 7 000 000 ක අතිරික්තයක් ඇති වී තිබුණි. මෙම ප්‍රත්‍යාගණනය නිවැරදිව ගිණුම්ගත කර තිබුණි.
- 2024.03.31 දිනට කාර්යාල උපකරණවල පිරිවැය සහ සමුච්චිත ක්ෂය පිළිවෙළින් රු. 16 000 000 ක් සහ රු. 3 000 000 ක් විය. මෙදින සමාගම විසින් කාර්යාල උපකරණ ප්‍රථම වරට එහි සාධාරණ අගය වූ රු. 12 000 000 කට ප්‍රත්‍යාගණනය කරන ලද අතර, එමගින් හිඟයක් ඇති විය. මෙම හිඟය ගොඩනැගිලි ප්‍රත්‍යාගණන සංචිත ගිණුමට හර කර ඇත.
- (vi) ගොඩනැගිල්ලක භාවිත අයිතිය වර්ෂ 5 ක කාලයක් සඳහා ලබා ගැනීමට 2023.04.01 දින සමාගම කල්බදු ගිවිසුමකට එළඹෙන ලදී. මෙදින භාවිත අයිතිය සහිත වත්කමේ පිරිවැය සහ ආරම්භක කල්බදු වගකීම රු. 10 000 000 ක් ලෙස නිවැරදිව ගිණුම්ගත කර තිබුණි. කල්බදු ගිවිසුමට අනුව රු. 3 200 000 ක් බැගින් වූ සමාන වාර්ෂික කල්බදු වාරික 5 ක් 2024.03.31 දිනෙන් ආරම්භ වී කල්බදු කාලසීමාව තුළදී ගෙවිය යුතු වේ. පළමු කල්බදු වාරිකය 2024.03.31 දින ගෙවා ඇති අතර, එය පරිපාලන වියදමක් ලෙස සටහන් කර ඇත. මෙම කල්බදු වාරිකය ගෙවීමට අදාළව වෙනත් කිසිදු ගිණුම්කරණ සටහනක් තබා නොමැත. 2024.03.31 සහ 2025.03.31 දිනෙන් අවසන් වර්ෂ සඳහා අදාළ කල්බදු පොලිය පිළිවෙළින් රු. 1 800 000 ක් සහ රු. 1 548 000 ක් වේ. කල්බදු කාලසීමාව අවසානයේදී මෙම ගොඩනැගිල්ල කල්බදු විකුණුම්කරුට භාරදිය යුතු වේ. කෙසේ වුව ද, මෙම භාවිත අයිතිය සහිත වත්කම එහි එලදායී ජීවකාලය වූ වර්ෂ 20 මත පදනම්ව ක්ෂය කර ඇති අතර එය පරිපාලන වියදම්වල ඇතුළත් කර ඇත.
- (vii) ශේෂ පිරික්සුමේ දක්වා ඇති ගෙවූ ආදායම් බදු සමන්විත වන්නේ පසුගිය වසර සඳහා ගෙවූ රු. 600 000 ක් සහ ප්‍රවර්තන වර්ෂයේ ප්‍රථම කාර්තු තුන සඳහා ගෙවන ලද බදු වලිනි. 2024.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා මුළු ආදායම් බදු වගකීම රු. 1 100 000 ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.
- (viii) 2023.04.01 දිනට ප්‍රකාශිත සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය සමන්විත වන්නේ කොටසක් රු. 10 බැගින් නිකුත් කරන ලද සාමාන්‍ය කොටස් 4 000 000 කිනි. සමාගම විසින් මෙදිනට පැවති සෑම කොටස් පහකට එක් කොටසක් බැගින් වූ අනුපාතයකට කොටසක් රු. 12 ක ප්‍රතිෂ්ඨාවකට රඳවාගත් ඉපැයුම් ප්‍රාග්ධනීක කරන ලදී. මේ සඳහා කිසිදු ගැලපීමක් ගිණුම්පොත්වල සටහන් කර නොතිබුණි.

**අවශ්‍ය වන්නේ:**

'LKAS 1- මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම' ප්‍රමිතයට අනුව ප්‍රසිද්ධ කිරීම සඳහා සීමිත සාරාංශ පොදු සමාගමේ පහත මූල්‍ය ප්‍රකාශන (සටහන් ද ඇතුළුව):

- (1) 2024.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ලාභ හෝ අලාභ සහ වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය
- (2) 2024.03.31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය
- (3) 2024.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය (මුළු කෙටුණු 40 යි)

2. (අ) නිෂ්පාදන ආයතනයක් වූ සීමිත අමර පොදු සමාගමට අමුද්‍රව්‍ය අයිතමයකින් වර්ෂයකට ඒකක 10 000 ක් අවශ්‍ය වේ. මෙම අමුද්‍රව්‍ය ඒකකයක ගැනුම් මිල රු. 2 000 කි. මෙම අමුද්‍රව්‍යයේ ඇණවුමක් සඳහා ඇණවුම් පිරිවැය රු. 5 000 කි. මෙම අමුද්‍රව්‍ය ඒකකයක වාර්ෂික තොග රඳවාගැනීමේ පිරිවැය එහි ගැනුම් මිලෙන් 20% ක් වේ. මෙම අමුද්‍රව්‍යයේ උපරිම තොග මට්ටම සහ අවම තොග මට්ටම පිළිවෙළින් ඒකක 700 ක් සහ ඒකක 200 ක් වේ. මෙම අමුද්‍රව්‍යයේ යළි ඇණවුම් මට්ටම ඒකක 600 ක් වන අතර එහි සාමාන්‍ය පොරොත්තු කාලය සති 2 ක් වේ.

**අවශ්‍ය වන්නේ:**

- (1) ආර්ථික ඇණවුම් ප්‍රමාණය
- (2) වර්ෂයක් සඳහා ඇණවුම් ගණන
- (3) සාමාන්‍ය තොග මට්ටම
- (4) සතියක් සඳහා සාමාන්‍ය පරිභෝජනය (කෙටුණු 10 යි)

(ආ) සීමිත නොරීන් පොදු සමාගම 'A' සහ 'B' යන වර්ග දෙකක භාණ්ඩ නිෂ්පාදනය කරනු ලබයි. මෙම සමාගම 'එකලස්' සහ 'නිමැවුම්' නම් වූ නිෂ්පාදන දෙපාර්තමේන්තු දෙකකින් සහ 'ගබඩාව' යන සේවා දෙපාර්තමේන්තුවකින් සමන්විත වේ.

ක්‍රියාකාරී මට්ටම ඒකක 3 000 කට අදාළව සමාගමේ ගිණුම් සහායක විසින් ඉදිරි වර්ෂය සඳහා පහත පොදුකාර්ය පිරිවැය අන්තර්ග්‍රහණ අනුපාත ගණනය කර ඇත. (මෙම ක්‍රියාකාරී මට්ටම සමන්විත වන්නේ 'A' භාණ්ඩයෙන් ඒකක 2 000 කින් හා 'B' භාණ්ඩයෙන් ඒකක 1 000 කිනි).

- එකලස් දෙපාර්තමේන්තුව - යන්ත්‍ර පැයක් සඳහා රු. 20
- නිමැවුම් දෙපාර්තමේන්තුව - සෘජු ශ්‍රම පැයක් සඳහා රු. 30

මෙම පොදුකාර්ය පිරිවැය අන්තර්ග්‍රහණ අනුපාත ගණනය කිරීමේදී ගිණුම් සහායක විසින් පහත වැරදි සිදු කර ඇති බව පසුව අනාවරණය විය.

- එකලස් දෙපාර්තමේන්තුව සඳහා අයවැයගත යන්ත්‍ර පැය සහ නිමැවුම් දෙපාර්තමේන්තුව සඳහා අයවැයගත සෘජු ශ්‍රම පැය පිළිවෙළින් 65 000 ක් සහ 35 000 ක් ලෙස වැරදි සහගතව යොදාගෙන ඇත.
- රු. 720 000 ක් වන මුළු නිෂ්පාදන තොවන පොදුකාර්ය පිරිවැය එකලස් සහ නිමැවුම් දෙපාර්තමේන්තු අතර සමානව විභජනය කර ඇත.
- ගබඩාවේ නිවැරදි මුළු පොදුකාර්ය පිරිවැය රු. 210 000 ක් වුව ද එය වැරදීමකින් රු. 150 000 ක් ලෙස ගණනය කර ඇත. කෙසේ වුව ද, එය නිවැරදි අනුපාතය වූ 2:1 ට පිළිවෙළින් එකලස් සහ නිමැවුම් දෙපාර්තමේන්තු අතර නැවත විභජනය කර ඇත.
- තවද පහත නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය සැලකිල්ලට ගෙන නොමැත.

	රු.
වක්‍ර වේතන - එකලස් දෙපාර්තමේන්තුව	340 000
- නිමැවුම් දෙපාර්තමේන්තුව	80 000
එකලස් දෙපාර්තමේන්තුවේ භාවිත කරන විශේෂිත උපකරණයක කුලිය	420 000
යන්ත්‍ර සඳහා රක්ෂණ වාරිකය	170 000
නිෂ්පාදන දෙපාර්තමේන්තු සඳහා විදුලිය	100 000
නිෂ්පාදන දෙපාර්තමේන්තු සඳහා සේවක සුබසාධනය	400 000

**අතිරේක තොරතුරු:**

- යන්ත්‍ර රක්ෂණ වාරිකය අදාළ වන්නේ එකලස් සහ නිමැවුම් දෙපාර්තමේන්තුවලට පමණි. එකලස් සහ නිමැවුම් දෙපාර්තමේන්තුවල යන්ත්‍ර වටිනාකම පිළිවෙළින් රු. මිලියන 16 ක් සහ රු. මිලියන 18 ක් වේ.
- එකලස් සහ නිමැවුම් දෙපාර්තමේන්තු සඳහා අයවැයගත කිලෝවොට් පැය පිළිවෙළින් 8 000 ක් සහ 2 000 ක් වේ.
- එකලස් සහ නිමැවුම් යන නිෂ්පාදන දෙපාර්තමේන්තුවල සේවක සංඛ්‍යාව පිළිවෙළින් 60 ක් සහ 20 ක් වේ.
- නිවැරදි අයවැයගත යන්ත්‍ර පැය සහ අයවැයගත සෘජු ශ්‍රම පැය පිළිවෙළින් 40 000 ක් සහ 20 000 ක් වේ.

- නිෂ්පාදන දෙපාර්තමේන්තුවල සැකසීමේ කාලය පහත පරිදි වේ.

	A භාණ්ඩය	B භාණ්ඩය
එකලස් දෙපාර්තමේන්තුව (යන්ත්‍ර පැය)	2	3
නිමැවුම් දෙපාර්තමේන්තුව (සෘජු ශ්‍රම පැය)	3	4

- 'A' සහ 'B' භාණ්ඩ ඒකකයක් සඳහා ප්‍රාථමික පිරිවැය පිළිවෙළින් රු. 240 ක් සහ රු. 235 ක් වේ.
- සමාගම විසින් නිෂ්පාදන පිරිවැය මත 40% ක ලාභයක් තබා ගනිමින් භාණ්ඩ විකුණනු ලබයි.

**අවශ්‍ය වන්නේ:**

- (1) විභජන පදනම් පැහැදිලිව දක්වමින් සංශෝධිත පොදුකාර්ය පිරිවැය විශ්ලේෂණ පත්‍රිකාව
- (2) එකලස් සහ නිමැවුම් දෙපාර්තමේන්තු සඳහා සංශෝධිත පොදුකාර්ය පිරිවැය අන්තර්ග්‍රහණ අනුපාත
- (3) 'A' භාණ්ඩයේ සහ 'B' භාණ්ඩයේ ඒකකයක් සඳහා නිෂ්පාදන පිරිවැය
- (4) ක්‍රියාකාරී මට්ටම ඒකක 3 000 දී මුළු නිෂ්පාදන පිරිවැය සහ විකුණුම් වටිනාකම (ලකුණු 30 යි)  
(මුළු ලකුණු 40 යි)

3. (අ) දිල්ශාන් එන්ටර්ප්‍රයිසස් විශේෂිත වර්ගයක පරිගණක විකුණන ආයතනයකි. මෙම ආයතනය එකතු කළ අගය මත බදු (VAT) සඳහා ලියාපදිංචි වී ඇත. 2024.10.01 දිනට පහත ශේෂ ව්‍යාපාරයේ ගිණුම් පොත්වලින් උපුටා ගෙන ඇත.

	රු.'000
දේපළ, පිරිසත සහ උපකරණ .....	324
තොගය (පරිගණක 2 යි) - පිරිවැයට .....	250
වෙළෙඳ ණයගැතියෝ .....	126
මුදල් .....	120
<b>මුළු වත්කම්</b> .....	<b>820</b>
හිමිකම .....	610
වෙළෙඳ ණයහිමියෝ .....	150
VAT පාලන - බැර ශේෂය .....	60
<b>හිමිකම හා වගකීම්</b> .....	<b>820</b>

පහත ගනුදෙනු 2024 ඔක්තෝබර් මාසය තුළදී ව්‍යාපාරයේ සිදු වී ඇත.

**අංකය**

**ගනුදෙනුව**

- 1 අයිතිකරු විසින් රු. 120 000 ක මුදල් අතිරේක ප්‍රාග්ධනය ලෙස ව්‍යාපාරයට ලබාදෙන ලදී.
- 2 රු. 20 000 ක වෙනත් ආදායම් ලැබුණි.
- 3 ආරම්භක තොගයේ පැවති, පරිගණක දෙක, එකක් රු. 295 000 බැගින් (එක් පරිගණකයක් සඳහා රු. 45 000 ක VAT ඇතුළත්ව) ණයට විකුණන ලදී.
- 4 10% ක මුදල් වට්ටමක් ලැබීමෙන් පසුව ආරම්භක වෙළෙඳ ණයහිමියන්ට රු. 135 000 ක් ගෙවන ලදී.
- 5 එකක් රු. 118 000 බැගින් (එක් පරිගණකයක් සඳහා රු. 18 000 ක VAT ඇතුළත්ව) පරිගණක තුනක් ණයට මිල දී ගන්නා ලදී.
- 6 තොගයේ තිබූ පිරිවැය රු. 100 000 ක් වූ පරිගණකයක් අයිතිකරු විසින් ඔහුගේ පෞද්ගලික භාවිතය සඳහා ලබා ගන්නා ලදී.
- 7 තොගයේ තිබූ පිරිවැය රු. 100 000 ක් වූ පරිගණකයක් කාර්යාලයේ භාවිතය සඳහා ලබාදෙන ලදී.
- 8 පරිගණකයක් රු. 177 000 කට (රු. 27 000 ක VAT ඇතුළත්ව) අත්පිට මුදලට විකුණන ලදී. මෙම පරිගණකයේ පිරිවැය රු. 100 000 ක් විය.
- 9 රු. 80 000 ක මෙහෙයුම් වියදම් ගෙවන ලදී.
- 10 රු. 6 000 ක මුදල් වට්ටමක් ලබා දීමෙන් පසුව රු. 120 000 ක් ආරම්භක වෙළෙඳ ණයගැතියන්ගෙන් ලැබුණි.
- 11 එකක් රු. 147 500 බැගින් (එක් පරිගණකයක් සඳහා රු. 22 500 ක VAT ඇතුළත්ව) පරිගණක දෙකක් අත්පිට මුදලට මිල දී ගන්නා ලදී.
- 12 2024.10.31 දිනට අවසන් තොගය එහි ශුද්ධ උපලබ්ධි අගය වූ රු. 200 000 ට මිනුම් කරන ලදී. තොගයේ පිරිවැය හා ශුද්ධ උපලබ්ධි අගය අතර වෙනස වියදමක් ලෙස සලකන ලදී.

**අවශ්‍ය වන්නේ:**

(1) 2024.10.01 දිනට ශේෂ සටහන් කර අංක 1 සිට 12 දක්වා ඇති ගනුදෙනුවල බලපෑම (අගයන් සහිතව) ගිණුම්කරණ සමීකරණය භාවිත කරමින් පෙන්වුම් කරන්න. එක් එක් අගය ඉදිරියේ එය වැඩි වේ නම් (+) ද, අඩු වේ නම් (-) ද යන්න සඳහන් කරන්න. විකුණුම් හා ගැනුම් දෙකටම අදාළ VAT ගිණුම්කරණ සමීකරණයේ VAT පාලන තීරුවේ සටහන් කළ යුතු වේ. (මෙම ප්‍රශ්නයට පිළිතුරු සැපයීමේදී පහත දී ඇති ආකෘතියට සමාන ආකෘතියක් භාවිත කරන්න).

(රු.'000)

ශේෂය / ගනුදෙනු අංකය	වත්කම් =				වගකීම් +		ගිම්කම
	දේපළ, පිරිසහ සහ උපකරණ	තොගය	වෙළෙඳ ණයගැහිණියේ	මුදල්	වෙළෙඳ ණයගිම්ණියේ	VAT පාලන	
2024.10.01 දිනට ශේෂය							
1							
2							
----							
----							
2024.10.31 දිනට ශේෂය							

(2) 2024.10.31 දිනෙන් අවසන් මාසය සඳහා දළ ලාභය ගණනය කිරීම සඳහා ප්‍රකාශනය (ලකුණු 30 යි)

(ආ) 2023.04.01 දිනට සුබසාධක සංගමයක සාමාජිකයන් 200 දෙනෙකු සිටියහ. එක් සාමාජිකයෙකු සඳහා වාර්ෂික සාමාජික මුදල රු. 12 000 ක් වේ. පහත තොරතුරු 2024.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා මෙම සුබසාධක සංගමයට අදාළ වේ.

**යාවජීව සාමාජිකත්වය:**

- 2023.04.01 දින සුබසාධක සංගමය විසින් යාවජීව සාමාජික ක්‍රමයක් හඳුන්වාදෙන ලදී. යාවජීව සාමාජික මුදල වර්ෂ 5 ක වාර්ෂික සාමාජික මුදලට සමාන වේ. යාවජීව සාමාජිකත්වය ලබාගත් දිනයේදී මෙම මුදල එකවර ගෙවිය යුතු වේ.
- යාවජීව සාමාජික මුදල්, එය ලද වසරේ සිට වසර 10 ක් පුරා සමානව ආදායම ලෙස හඳුනාගැනීම සංගමයේ ප්‍රතිපත්තිය වේ.
- දැනට සිටින සාමාජිකයන් 50 දෙනෙකු සහ නව සාමාජිකයන් 10 දෙනෙකු 2023.04.01 දින නියමිත මුදල ගෙවමින් යාවජීව සාමාජිකත්වය ලබාගන්නා ලදී.

**වාර්ෂික සාමාජික මුදල්:**

- 2023.04.01 දිනට කලින් ලද සාමාජික මුදල් හෝ හිඟහිටි සාමාජික මුදල් හෝ නොවී ය.
- නව යාවජීව සාමාජිකයන් 10 දෙනා හැර වෙනත් කිසිදු නව සාමාජිකයකු වර්ෂය තුළදී සංගමයට ඇතුළත් නොවී ය.
- සාමාජිකයන් 140 දෙනෙකු ප්‍රවර්තන වර්ෂය සඳහා වාර්ෂික සාමාජික මුදල් ගෙවූ අතර, එයින් 15 දෙනෙකු ඉදිරි වර්ෂය සඳහා ද සාමාජික මුදල් ගෙවන ලදී.
- ඉතිරි සාමාජිකයන් 10 දෙනා ප්‍රවර්තන වර්ෂය සඳහා සාමාජික මුදල් ගෙවීමට අපොහොසත් විය.

**පරිත්‍යාග:**

- ක්‍රීඩා මධ්‍යස්ථානයක් තැනීම සඳහා 2023.07.01 දින සුබසාධක සංගමයට රු. 1 000 000 ක පරිත්‍යාගයක් ලැබුණි. මෙම පරිත්‍යාගයෙන්, ක්‍රීඩා මධ්‍යස්ථානය සැලසුම් කිරීමට 2023.10.01 දින රු. 100 000 ක් ගෙවන ලදී. ක්‍රීඩා මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු 2024.01.01 දින ආරම්භ කරන ලද අතර, 2024.03.31 දිනට එදිනට නිම කරන ලද වැඩ සඳහා කොන්ත්‍රාත්කරුට රු. 400 000 ක් ගෙවිය යුතු විය.
- පරිත්‍යාගවලින් වර්ෂයක් තුළදී භාවිත කරන ලද ප්‍රමාණයට සමාන ප්‍රමාණයක් ආදායම ලෙස හඳුනාගැනීම සංගමයේ ප්‍රතිපත්තිය වේ.

**අවශ්‍ය වන්නේ:**

2024.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සුබසාධක සංගමයේ පහත ගිණුම්:

- (1) යාවජීව සාමාජික අරමුදල් ගිණුම
- (2) සාමාජික මුදල් ගිණුම
- (3) පරිත්‍යාග අරමුදල් ගිණුම

(ලකුණු 10 යි)  
(මුළු ලකුණු 40 යි)

4. (අ) සීමිත අමරන් (පෞද්ගලික) සමාගම වෙළෙඳ ව්‍යාපාරයක් පවත්වාගෙන යනු ලබයි. මෙම සමාගම භාණ්ඩ ගැනුම් ණය පදනමට පමණක් සිදුකරන අතර, භාණ්ඩ විකුණුම් ණය පදනමට මෙන්ම අත්පිට මුදලට ද සිදු කරයි. මෙම සමාගම එකතු කළ අගය මත බදු (VAT) සඳහා ලියාපදිංචි වී ඇත.

2024.01.01 දිනට පොදු ලෙජරයේ ගිණුම් කිහිපයක ශේෂ පහත දී ඇත.

	රු.'000
මුදල් ගිණුම	80
වෙළෙඳ ණයගැති පාලන ගිණුම	295
වෙළෙඳ ණයහිමි පාලන ගිණුම	118
VAT පාලන ගිණුම - බැර ශේෂය	27

පහත ගනුදෙනු 2024 ජනවාරි මාසය තුළදී ව්‍යාපාරයේ සිදු වී ඇත.

(i) මාසය තුළදී විකුණුම් :

	වටිනාකම (රු.'000)	විකුණුම් තුළ ඇතුළත් VAT (රු.'000)
ණයට විකුණුම් :		
- විමල් වෙළෙන්දෙව්	708	108
- සීමිත හෙලන් සමාගම	472	72
අත්පිට විකුණුම්	236	36

(ii) මාසය තුළදී ගැනුම් :

	වටිනාකම (රු.'000)	ගැනුම් තුළ ඇතුළත් VAT (රු.'000)
සීමිත අශෝකා සමාගම	826	126
සමඟි වෙළෙන්දෙව්	590	90

(iii) මාසය තුළදී මුදල් ලැබීම් සහ ගෙවීම් :

	වටිනාකම (රු.'000)
මුදල් ලැබීම් :	
ආරම්භක වෙළෙඳ ණයගැතියන්ගෙන්	295
විමල් වෙළෙන්දන්ගෙන් (රු. 25 000 ක මුදල් වට්ටමක් ලබා දීමෙන් පසුව)	683
අත්පිට විකුණුම්වලින්	236
මුදල් ගෙවීම් :	
ආරම්භක වෙළෙඳ ණයහිමියන්ට	118
ආරම්භක ගෙවිය යුතු VAT	27
සීමිත අශෝකා සමාගමට (රු. 30 000 ක මුදල් වට්ටමක් ලබා ගැනීමෙන් පසුව)	796
මෙහෙයුම් වියදම්	500

අවශ්‍ය වන්නේ:

(1) 2024 ජනවාරි මාසය සඳහා පහත මූලික සටහන් පොත්:

- (i) මුදල් ලැබීම් ජර්නලය
- (ii) මුදල් ගෙවීම් ජර්නලය
- (iii) විකුණුම් ජර්නලය
- (iv) ගැනුම් ජර්නලය

(2) ඉහත මූලික සටහන් පොත්වල එකතුවේ පොදු ලෙජරයට පිටපත් කිරීම සඳහා සංලක්ෂ්‍යය ද සහිතව ජර්නල් සටහන් (කොණු 20 යි)

(ආ) පහත තොරතුරු සීමිත සාරා පොදු සමාගමේ මූල්‍ය ප්‍රකාශනවලින් උපුටා ගන්නා ලදී.

**2024.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා: රු.'000**

විකුණුම් .....	2 000
විකුණුම් පිරිවැය .....	1 200
පොලී වියදම් .....	30
වර්ෂය සඳහා ආදායම් බදු .....	70
බදු පසු ලාභය .....	180

**2024.03.31 දිනට: රු.'000**

දේපළ, පිරියත සහ උපකරණ .....	520
තොග .....	150
වෙළෙඳ ලැබිය යුතු දෑ .....	200
මුදල් හා මුදල් සමාන දෑ .....	80
සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය .....	300
රඳවාගත් ඉපැයුම් .....	200
12% ණයකර .....	250
ජංගම වගකීම් .....	200

**අතිරේක තොරතුරු:**

- 2023.04.01 දිනට තොගය රු. 250 000 ක් විය.
- 2023.04.01 දිනට වෙළෙඳ ලැබිය යුතු දෑ රු. 300 000 ක් විය.
- සියලු විකුණුම් ණය පදනම මත සිදුකෙරේ.
- වසරක් සඳහා වැඩ කරන දින 360 ක් බව උපකල්පනය කරන්න.

**අවශ්‍ය වන්නේ:**

2024.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා පහත අනුපාත:

- |                                  |                           |
|----------------------------------|---------------------------|
| (1) දළ ලාභ අනුපාතය               | (2) ශුද්ධ ලාභ අනුපාතය     |
| (3) තොග පිරිවැටුම් අනුපාතය       | (4) ක්ෂණික වත්කම් අනුපාතය |
| (5) හිමිකම් මත ප්‍රතිලාභ අනුපාතය | (6) ණය එකතු කිරීමේ කාලය   |
| (7) ණය අනුපාතය                   |                           |

(කොණ 10 ශී)

(ඉ) සමාගමක් විසින් රු. 2 500 000 ක් පිරිවැය වූ යන්ත්‍රයක් මිල දී ගැනීමේ ව්‍යාපෘතියක් සලකා බලමින් සිටී. යන්ත්‍රය වර්ෂ 5 ක කාලයක් සඳහා භාවිත කිරීමට අපේක්ෂා කෙරේ. 5 වන වර්ෂය අවසානයේදී මෙම යන්ත්‍රයේ අපේක්ෂිත සුන්බුන් අගය රු. 500 000 ක් වේ. අපේක්ෂිත විකුණුම් (ඒකකවලින්) පහත පරිදි වේ.

වර්ෂය	1	2	3	4	5
විකුණුම් (ඒකක)	7 000	8 000	9 000	6 500	4 000

ඒකකයක විකුණුම් මිල රු. 500 ක් ලෙස ඇස්තමේන්තු කර ඇත. මෙම විකුණුම් මිල 4 වන සහ 5 වන වර්ෂවලදී පිළිවෙළින් රු. 600 ක් සහ රු. 750 දක්වා වැඩි වේ යැයි අපේක්ෂා කෙරේ. වාර්ෂික සෘජු මෙහෙයුම් පිරිවැය විකුණුම් අයභාරයෙන් 50% ක් ලෙස ඇස්තමේන්තු කර ඇත. ක්ෂය ද ඇතුළුව වාර්ෂික වකු පිරිවැය රු. 1 100 000 ක් ලෙසට ඇස්තමේන්තු කර ඇත. සමාගම විසින් යන්ත්‍ර සරල මාර්ග ක්‍රමයට ක්ෂය කරනු ලබයි. ආයෝජනයේ අපේක්ෂිත ප්‍රතිලාභ අනුපාතය 10% ක් වන අතර එහි වට්ටම් සාධක පහත පරිදි වේ.

වර්ෂය	1	2	3	4	5
වට්ටම් සාධකය (ආසන්න දශම ස්ථාන දෙකකට)	0.91	0.83	0.75	0.68	0.62

**අවශ්‍ය වන්නේ:**

- (1) ව්‍යාපෘතියේ අපේක්ෂිත වාර්ෂික මුදල් ගලාපීම සහ ගලායෑම් එක් එක් මුදල් ප්‍රවාහ අයතම වෙන වෙනම දක්වමින්
- (2) ව්‍යාපෘතියේ ශුද්ධ වර්තමාන අගය (NPV)
- (3) ශුද්ධ වර්තමාන අගය මත පදනම්ව මෙම ව්‍යාපෘතියෙහි ආයෝජනය කිරීම සඳහා නිර්දේශය (කොණ 10 ශී)

(මුළු කොණ 40 ශී)

5. (අ) ලාල් සහ පියල් වෙළෙඳ ව්‍යාපාරයක් හවුල්කරුවන් වේ. හවුල් ව්‍යාපාර ගිවිසුමේ කොන්දේසි පහත පරිදි වේ.
- ලාභාලාභ සම සමච බෙදාගැනීමට හවුල්කරුවන් හිමිකම් ලබයි.
  - සෑම හවුල්කරුවකුම ආරම්භක ප්‍රාග්ධන ශේෂය මත 10% ක වාර්ෂික පොලියක් ලැබීමට හිමිකම් ලබයි.
  - සෑම හවුල්කරුවකුම රු. 100 000 ක මාසික වේතනයකට හිමිකම් ලබයි.
  - හවුල් ව්‍යාපාරයට සපයනු ලබන ණය සඳහා 10% ක වාර්ෂික පොලියක් ලැබීමට හවුල්කරුවන් හිමිකම් ලබයි.

2024.03.31 දිනට හවුල් ව්‍යාපාරයෙහි ශේෂ පිරික්සුම පහත දී ඇත.

විස්තරය	හර (රු.'000)	බැර (රු.'000)
විකුණුම් .....		15 400
විකුණුම් පිරිවැය .....	6 000	
තොගය (භෞතික තොගය මත පදනම්ව).....	700	
පරිපාලන වියදම් .....	3 800	
බෙදාහැරීමේ වියදම් .....	2 200	
වෙනත් වියදම් .....	600	
දේපළ, පිරිසක සහ උපකරණ - ධාරණ වටිනාකම .....	8 000	
මුදල් .....	2 500	
ණය - ලාල් .....		1 000
2023.04.01 දිනට ප්‍රාග්ධන ගිණුම්:		
ලාල් .....		4 000
පියල් .....		2 000
2023.04.01 දිනට ජංගම ගිණුම්:		
ලාල් .....		700
පියල් .....		100
අවිනිශ්චිත ගිණුම .....		600
	<u>23 800</u>	<u>23 800</u>

**අතිරේක තොරතුරු:**

- හවුල් ව්‍යාපාරයේ කළමනාකරු වන කමල් 2024.03.31 දින සිට ක්‍රියාත්මක වන පරිදි හවුල්කරුවකු ලෙස බඳවා ගන්නා ලදී. නව හවුල් ව්‍යාපාරයේ ද ලාභාලාභ සම සමච බෙදාගැනීමට හවුල්කරුවන් එකඟ විය. මෙදිනට හවුල් ව්‍යාපාරයේ කීර්තිනාමය රු. 2 400 000 ක් ලෙස ඇස්තමේන්තු කරන ලදී. කෙසේ වුව ද, කීර්තිනාමය ගිණුම්ගත කර නොමැත.
- කමල්, ඔහුගේ සේවා ගිවිසුමට අනුව රු. 1 000 000 ක වාර්ෂික ප්‍රසාද දීමනාවකට හිමිකම් ලැබී ය. ප්‍රචර්තන වර්ෂය සඳහා මෙම ප්‍රසාද දීමනාව ගෙවා හෝ ගිණුම් පොත්වල සටහන් කර හෝ නොමැත. මෙම ප්‍රසාද මුදල කමල්ගේ ප්‍රාග්ධනය ලෙස සැලකීමට සියලු හවුල්කරුවන් එකඟ විය.
- ප්‍රචර්තන වර්ෂය සඳහා හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන ශේෂ මත පොලිය වෙනත් වියදම්වලට හර කර අවිනිශ්චිත ගිණුමට බැර කර ඇත.
- වර්ෂය තුළදී ලාල් විසින් මාස හයක වේතන මුදලින් ලබාගෙන ඇත. තවද, පියල් ප්‍රචර්තන වර්ෂය සඳහා සම්පූර්ණ වේතනය සහ 2024 අප්‍රේල් මාසය සඳහා වේතනය ද වර්ෂය තුළදී මුදලින් ලබාගෙන ඇත. හවුල්කරුවන් විසින් මුදලින් ලබාගත් මුළු වේතන පරිපාලන වියදම් තුළ සටහන් කර ඇත.
- ලාල් විසින් ලබා දී තිබූ ණය මුදල මත ප්‍රචර්තන වර්ෂය සඳහා පොලිය ගෙවා හෝ ගිණුම්ගත කර හෝ නොමැත.
- වර්ෂය තුළදී ලාල් සහ පියල් පිළිවෙලින් පිරිවැය රු. 300 000 ක සහ රු. 200 000 ක භාණ්ඩ ඔවුන්ගේ පෞද්ගලික භාවිතය සඳහා හවුල් ව්‍යාපාරයෙන් ලබාගෙන ඇත. ගිණුම් පොත්වල මේ සම්බන්ධයෙන් ගැලපීමක් සිදුකර නොමැත.
- වර්ෂය තුළදී කමල් විසින් පිරිවැය රු. 100 000 ක් වූ භාණ්ඩ ඔහුගේ පෞද්ගලික භාවිතය සඳහා ලබාගෙන තිබුණි. මේ සම්බන්ධයෙන් ගැලපීමක් ගිණුම් පොත්වල සිදුකර නොමැත. කමල් හවුල්කරුවකු ලෙස බඳවා ගන්නා අවස්ථාවේදී ඔහු ලබාගෙන තිබූ භාණ්ඩ හවුල් ව්‍යාපාරය විසින් ඔහුට ලබාදුන් ත්‍යාගයක් ලෙස සැලකීමට අනෙකුත් හවුල්කරුවන් එකඟ විය.

**අවශ්‍ය වන්නේ:**

- 2024.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා හවුල් ව්‍යාපාරයෙහි ආදායම් ප්‍රකාශනය (හවුල්කරුවන්ට කරන ලද විස්ථෘතයන් ද ඇතුළත්ව)
- 2024.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන ගිණුම් හා ජංගම ගිණුම් **(කෙණු 30 ශී)**

(ආ) ගාම්භීර උපදේශන සේවා සපයන ව්‍යාපාරයක් පවත්වාගෙන යනු ලැබේ. මෙම ව්‍යාපාරයෙහි සියලුම මුදල් ගනුදෙනු බැංකු ජංගම ගිණුමක් මගින් සිදු කරනු ලබයි. 2023.12.31 දිනට ව්‍යාපාරයෙහි මුදල් ගිණුමේ හර ශේෂය රු. 35 800 ක් විය. කෙසේ වුව ද, මෙදිනට බැංකු ප්‍රකාශනයෙහි ශේෂය මුදල් ගිණුමේ ශේෂය සමග එකඟ නොවී ය. බැංකු ප්‍රකාශනය 2024.01.03 දින ලැබුණි.

පසුව කරන ලද විමර්ශනයේදී පහත හේතු නිසා මෙම වෙනස සිදු වී ඇති බව අනාවරණය විය.

- 2023.12.15 දින රු. 60 000 ක උපදේශන සේවා ආදායමක් සෘජුවම බැංකුවට ප්‍රේෂණය කර ඇත.
- 2023.12.20 දින බැංකුව විසින් කාර්යාල ගොඩනැගිලි රක්ෂණය සඳහා රු. 25 000 ක ස්ථාවර නියෝග මත ගෙවීමක් සිදුකර ඇත.
- 2023.12.27 දින ගෙවල් කුලී ගෙවීම සඳහා නිකුත් කළ රු. 80 000 ක චෙක්පතක් මුදල් ගෙවීමේ ජර්නලයේ දෙවරක් සටහන් කර ඇත.
- 2023.12.28 දින බැංකු ගාස්තු රු. 1 000 ක් බැංකුව විසින් ජංගම ගිණුමට හර කර ඇත.
- 2023.12.29 දින විදුලි ගාස්තු ගෙවීම සඳහා නිකුත් කළ රු. 25 000 ක චෙක්පතක්, අත්සනෙහි වරදක් නිසා බැංකුව විසින් අගරු කර ඇත.
- 2023 දෙසැම්බර් මාසයේදී වෙළෙඳ ණයගිණියකට නිකුත් කළ රු. 50 000 ක චෙක්පතක් 2023.12.31 දින වන විටත් ගෙවීම සඳහා බැංකුවට ඉදිරිපත් කර නොතිබුණි.
- වෙළෙඳ ණයගැතියකුගෙන් ලද රු. 45 000 ක චෙක්පතක් 2023.12.30 දින බැංකුවේ තැන්පත් කර ඇති නමුත්, එය 2023.12.31 දින වන විටත් උපලබ්ධි වී නොතිබුණි.

සෘජු ප්‍රේෂණ, ස්ථාවර නියෝග මත ගෙවීම් සහ බැංකු ගාස්තු මුදල් ගිණුමෙහි සටහන් කරනු ලබන්නේ බැංකු ප්‍රකාශනය ලැබීමෙන් පසුව ය. අගරු වූ චෙක්පත සඳහා කිසිදු ගැලපීමක් මුදල් ගිණුමෙහි සිදු කර නොමැත.

**අවශ්‍ය වන්නේ:**

- (1) මුදල් ශේෂය සංශෝධනය කිරීමට අවශ්‍ය ගැලපුම් දක්වමින් 2023.12.31 දිනෙන් අවසන් මාසය සඳහා මුදල් ගිණුම
- (2) 2023 දෙසැම්බර් මාසය සඳහා බැංකු සැසඳුම් ප්‍රකාශනය (කෙණු 10 ශී)  
(මුළු කෙණු 40 ශී)

6. (අ) පහත තොරතුරු සීමිත දේශානි පොදු සමාගමේ 2024.03.31 දිනට සහ 2023.03.31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනවලින් උපුටා ගන්නා ලදී.

	2024.03.31 දිනට	2023.03.31 දිනට
	(රු.'000)	(රු.'000)
දේපළ, පිරිසත සහ උපකරණ - ධාරණ වටිනාකම .....	23 500	19 750
භාවිත අයිතිය සහිත වත්කම් - ධාරණ වටිනාකම .....	12 000	7 000
තොග .....	7 500	5 400
වෙළෙඳ ලැබිය යුතු දෑ .....	6 500	3 250
මුදල් හා මුදල් සමාන දෑ .....	1 500	1 100
කල්බදු වගකීම .....	8 900	5 500
වෙළෙඳ ගෙවිය යුතු දෑ .....	3 000	4 000
ගෙවිය යුතු ආදායම් බදු .....	700	550
රඳවාගත් ඉපැයුම් .....	7 400	6 450

**අතිරේක තොරතුරු:**

- (i) 2024.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා බදු පෙර ලාභය සහ බදු පසු ලාභය පිළිවෙලින් රු. 5 500 000 ක් සහ රු. 4 300 000 ක් විය.
- (ii) 2024.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා දේපළ, පිරිසත සහ උපකරණ, හා භාවිත අයිතිය සහිත වත්කම් මත ක්ෂය පිළිවෙලින් රු. 2 800 000 ක් සහ රු. 1 400 000 ක් විය.
- (iii) 2023.10.01 දින සමාගම විසින් රු. 800 000 ක ලාභයක් සහිතව මෝටර් රථයක් අත්පිට මුදලට විකුණන ලදී. මෙදිනට මෙම මෝටර් රථයෙහි ධාරණ වටිනාකම රු. 2 600 000 ක් විය. කවද, ප්‍රවර්තන වර්ෂය තුළදී සමාගම විසින් අත්පිට මුදලට යන්ත්‍රයක් මිල දී ගෙන ඇත.

- (iv) සමාගම විසින් මෝටර් රථයක භාවිත අයිතිය ලබාගැනීම සඳහා 2023.04.01 දින නව කල්බදු ගිවිසුමකට එළඹෙන ලදී. මේ සඳහා මූලික ගෙවීමක් ද මෙදින සිදුකර ඇති අතර මෙදිනට කල්බදු ගෙවීම්වල වර්තමාන අගය රු. 5 400 000 ක් විය.
- (v) රු. 900 000 ක කල්බදු පොලිය ද ඇතුළත්ව කල්බදු වාරික-2024.03.31 දින ගෙවා ඇත.
- (vi) 2024.03.31 දිනෙන් අවසන් වර්ෂය තුළදී සමාගම විසින් සිදුකර ඇති කොටස් නිකුත් කිරීම පහත පරිදි වේ.
  - රු. 8 500 000 ක මුදල් ප්‍රතිෂ්ඨාවකට මහජන කොටස් නිකුත්වූයේ
  - රු. 2 500 000 ක රඳවාගත් ඉපැයුම් ප්‍රාග්ධනික කරමින් කොටස් නිකුත් කිරීම
- (vii) ප්‍රවර්තන වර්ෂය තුළදී සමාගම විසින් අතුරු ලාභාංශයක් ද ගෙවා ඇත.

**අවශ්‍ය වන්නේ:**

‘LKAS 7 - මුදල් ප්‍රවාහ ප්‍රකාශනය’ ප්‍රමිතයට අනුව 2024.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සීමිත දේශානි පොදු සමාගමේ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය (මෙහෙයුම් ක්‍රියාකාරකම්වලින් ඇති වූ මුදල් ප්‍රවාහ පෙන්වුම් කිරීමේදී වක්‍ර ක්‍රමය භාවිත කරන්න).

(ලකුණු 20 යි)

(ආ) පෙර පාසලක කළමනාකාරිත්වය විසින් 2025 ජනවාරි මාසයේදී ක්‍රීඩා උත්සවයක් පැවැත්වීමට සැලසුම් කරයි. පෙර පාසලෙහි සිසුන් ගණන 70 ක් වේ. මෙම ක්‍රීඩා උත්සවයේ ඇස්තමේන්තු කරන ලද පිරිවැය පහත පරිදි වේ.

	රු.
ශිෂ්‍යයකු සඳහා ක්‍රීඩා නිල ඇඳුමක පිරිවැය .....	6 000
ශිෂ්‍යයකු සඳහා ආහාර පාර්සලයක පිරිවැය .....	400
ශිෂ්‍යයකු සඳහා සහභාගිත්ව සහතික පත්‍රයක මුද්‍රණ පිරිවැය .....	100
ක්‍රීඩා ඉසව් සඳහා ත්‍යාග පිරිවැය .....	30 000
පුටු කුලියට ගැනීමේ සහ සැරසිලි පිරිවැය .....	40 000
ක්‍රීඩා පිටිය සැකසීමේ පිරිවැය .....	25 000
ගබ්ද විකාශන යන්ත්‍රය කුලියට ගැනීමේ පිරිවැය .....	10 000
අමුත්තන් සඳහා ආහාර පිරිවැය .....	55 000

**අතිරේක තොරතුරු:**

පහත ප්‍රභවයන්ගෙන් ක්‍රීඩා උත්සවයේ පිරිවැය ආවරණය කරගැනීමට අපේක්ෂා කෙරේ.

- මෙම පෙර පාසලෙහි ආදි ශිෂ්‍යයන්, ක්‍රීඩා උත්සවය සඳහා සහභාගි වන සෑම ශිෂ්‍යයකුගේම ක්‍රීඩා නිල ඇඳුම සඳහා රු. 2 000 බැගින් පරිත්‍යාග කිරීමට එකඟ වී ඇත.
- ක්‍රීඩා උත්සවයේ ගබ්ද විකාශන යන්ත්‍රයේ සම්පූර්ණ කුලිය සඳහා අනුග්‍රාහකත්වය දැක්වීමට පෙර පාසලෙහි කළමනාකරණ මණ්ඩලයේ සහායකයන් එකඟ විය.
- ඉතිරි මුදල ආවරණය කරගැනීම සඳහා සහභාගිවන සෑම ශිෂ්‍යයකුගෙන්ම ගාස්තුවක් අය කෙරේ.

**අවශ්‍ය වන්නේ:**

පෙර පාසල විසින් දැරිය යුතු පිරිවැය අයිතම සැලකිල්ලට ගෙන පහත සඳහන් දෑ ගණනය කරන්න.

- (1) ක්‍රීඩා උත්සවයේ මුළු ස්ථාවර පිරිවැය
- (2) ශිෂ්‍යයකු සඳහා විවලය පිරිවැය
- (3) එක් ශිෂ්‍යයකුගෙන් රු. 7 500 ක ගාස්තුවක් අය කරයි නම්, මුළු පිරිවැය ආවරණය කිරීමට ක්‍රීඩා උත්සවය සඳහා සහභාගි විය යුතු ශිෂ්‍යයන් සංඛ්‍යාව
- (4) ක්‍රීඩා උත්සවය සඳහා පෙර පාසලේ සියලුම ශිෂ්‍යයන් සහභාගිවන්නේ නම් සහ එක් ශිෂ්‍යයකුගෙන් රු. 7 500 ක ගාස්තුවක් අය කරයි නම් අපේක්ෂිත අතිරික්තය
- (5) එක් ශිෂ්‍යයකුගෙන් රු. 9 500 ක් අය කරයි නම් සහ ක්‍රීඩා උත්සවය සඳහා සිසුන් 55 දෙනෙකු සහභාගි වන්නේ නම්, ආරක්ෂිත ආන්තිකය (ශිෂ්‍ය සංඛ්‍යාවෙන්)
- (6) ස්ථාවර පිරිවැයෙන් කොටසක් ආවරණය කිරීම සඳහා රු. 45 000 ක පරිත්‍යාගයක් ලැබෙයි නම් සහ ක්‍රීඩා උත්සවය සඳහා සිසුන් 60 දෙනෙකු සහභාගි වන්නේ නම්, මුළු පිරිවැය ආවරණය කිරීම සඳහා එක් ශිෂ්‍යයකුගෙන් අය කළ යුතු ගාස්තුව

(ලකුණු 20 යි)

(මුළු ලකුණු 40 යි)

\*\*\*